

7 වැනි පරිවිශේදය

මුදල් ප්‍රතිපත්තිය, මුදල්, නාය සහ පොලී අනුපාතික

7.1 සමස්ත නිර්ක්ෂණ

දේශමනයෙහි සිදු වූ සිසු පහළ යැමේ තත්ත්වය මුදල් ප්‍රතිපත්තිය ලිභිල් කළේය. පසුගිය වසර කිහිපය මුළුමෙහි අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵලයක් මෙන්ම ජාත්‍යන්තර හාන්ත් මිල ගණන් අඩවිම හේතුවෙන් උද්ධීමනයෙහි මෙම පහළ යාම උදාකරණ හැකිවිය. ගෝලිය ආර්ථික පසුබෑම සහ දේශීය වෙළෙඳපාලෙහි පැවති සාපේක්ෂ වශයෙන් ඉහළ පොලී අනුපාතික හේතුවෙන් බලපැමට ලක් වූ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැනීම් මෙම ප්‍රතිපත්ති ස්ථාවරයෙහි අරමුණ විය. ඒ අනුව, සහභාගිත්ව ආයතන විසින් මාසික සීමාව ඉක්මවා ප්‍රතිච්ඡාලුම් පහසුකම ලබාගැනීමේදී අයකරනු ලැබූ දේශීය පොලී අනුපාතිකය 2009 ජනවාරි මස සිට අඩු කරන ලද අතර, මැයි මසදී මෙම අනුපාතිකය ප්‍රතිච්ඡාලුම් අනුපාතිකය සමඟ සමාන කරන ලදී. ඒ අතරම, ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිච්ඡාලුම් පහසුකම ලබාගැනීමේදී පැවති සීමා ඉවත් කරන ලද අතර, ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන් යළි ස්ථාපනය කරනු ලැබිය. මේ සමගම ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිච්ඡාලුම් අනුපාතිකය 2009 වසර තුළ පිළිවෙළින් සියයට 7.50 සහ සියයට 9.75 දක්වා අඩු කිරීම තුළින් වෙළෙඳපාල පොලී අනුපාතික විශාල වශයෙන් අඩු කිරීම සඳහා ප්‍රබල සංඛ්‍යාවක් ලබාදෙන ලදී. ඉහළ උද්ධීමන පරිසරයක් තුළදී මුදල් ප්‍රසාරණය මැඩ පැවතීම් සඳහා කෙටිකාලීනව වඩාත් එලඟී උපායමාර්ගයක් වශයෙන් සලකන ලද මහ බැංකුවේ

සංචිත මුදල් නිකුත්ව සංපූර්ණ පාලනය කිරීමේ කුමෝපායයෙහි සිට, උද්ධීමනය සිසුයෙන් අඩුවීමන් සමග පොලී අනුපාතික ස්ථාවරයාව පිළිබඳ වැඩි වැශයෙන්කමක් ඇති කෙරෙන පරිදි ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට වෙත යළි යොමු වීමට මහ බැංකුවට හැකි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කිරීම තුළින් මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව මහ බැංකුවේ ස්ථාවරය වඩාත් සංඛ්‍යා විශාල ලෙස සංඛ්‍යා කිරීමට මහ බැංකුවට හැකි විය.

දේශීය හා විදේශීය වශයෙන් 2009 වසර පැවති දැඩි අනියෝගාත්මක පරිසරයක් තුළ දේශීය වෙළෙඳපාලෙහි රුපියල් ද්‍රව්‍යීලනාව කළමනාකරණය කිරීම සහ මූල්‍ය වෙළෙඳපාල ස්ථාවරයාව පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් කාලීන ක්‍රියාමාර්ග රසක් ගනු ලැබේය. කැළඹිලිකාරී විදේශීය ආර්ථික පරිසරය මධ්‍යයේ ව්‍යසර පළමු කර්තුව තුළ රටින් පිටතට විශාල වශයෙන් ප්‍රාග්ධනය ගළායේම හේතුවෙන් විනිමය වෙළෙඳපාල තුළ ඉහළ උව්‍යාවනයන් ඇතිවීම වැළැක්වීම සඳහා වෙළෙඳපාලට විදේශ විනිමය සැපයීමට මහ බැංකුවට සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වෙළෙඳපාලෙහි රුපියල් ද්‍රව්‍යීලනා තියෙක් ඇති විය. විවට වෙළෙඳපාලෙහි කටයුතු තුළින් මෙන්ම සියලුම රුපියල් තැන්පතුවලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කිරීම මගින් අවශ්‍ය රුපියල් ද්‍රව්‍යීලනාව වෙළෙඳපාලට නිකුත් කරමින් මහ බැංකුව රට කඩිනමින් ප්‍රතිච්ඡාලු දක්වීය. කෙසේ ව්‍යවද, අභ්‍යන්තර අර්බුදය අවසාන

විමෙන් පසු කාලය තුළ විගාල වශයෙන් රට තුළට පැමිණි විදේශ විනිමය මහ බැංකුව විසින් මිලදී ගෙනු ලැබේම හේතුවෙන්, 2009 ජූනි මස පටන් මූදල් වෙළඳපොල තුළ උච්චිලතා අතිරික්තයක් ඇති විය. අතිරික්ත උච්චිලතාව අවශ්‍යෝගය කිරීම සඳහා මහ බැංකුව විසින් විවත වෙළඳපොල කටයුතු සිදු කරනු ලැබේය. විවත වෙළඳපොල කටයුතු සිදු කිරීම සඳහා මහ බැංකුව සතුව රජයේ සුරක්මිපත් ප්‍රමාණවත්ව නොතිබේ හේතුවෙන්, මහ බැංකු සුරක්මිපත් සහ විදේශ විනිමය තුවමාරු (foreign exchange swaps) වැනි විකල්ප උපකරණ හඳුන්වා දීම ද සිදු විය.

මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේ රාමුවක් තුළ සිය මූදල් ප්‍රතිපත්තිය අධ්‍යාපන හිඟාත්මක කළ මහ බැංකුව, ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සැලකිල්ලට ගෙන “2009 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංක ප්‍රතිපත්ති පෙර දැක්ම” මිනින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මුදල් ඉලක්ක සංශෝධනය කරනු ලැබේය. 2009 පෙබරවාරි මාසයේ දී ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය අඩු කිරීම, උද්ධමනය යිසුයෙන් පහළ යැම සහ දේශීය ආර්ථික කටයුතු මත්දාගාමී විම යනාදිය හේතුවෙන් මුදල් සමස්ත සඳහා වන ඉලක්ක සංශෝධනය කිරීම අවශ්‍ය විය. ප්‍රධාන වශයෙන් 2008 අවසාන කාර්තුව තුළ දී ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය වෙනස් කිරීමෙන් ඇති වූ පාදක බලපෑම හේතුවෙන් වසරේ පළමු කාර්තු තුන තුළ සංවිත මුදල් සංකේතවය වෙමින් පැවතියද, අවසාන කාර්තුව තුළදී සංවිත මුදල්වල ප්‍රසාරය විම ආරම්භ විය. රට අමතරව, මහ බැංකුව විසින් රජයට සපයන ලද ගුද්ධ ගෙය වැඩිවීමද 2009 අවසාන කාර්තුවේ දී සංවිත මුදල් වැඩිවීමට බලපාන ලදී. සංවිත මුදල්වල වාර්ෂික සාමාන්‍ය වර්ධන වෙශය සංශෝධන මුදල් වැඩිසහෙන් සඳහන් ඉලක්කගත මට්ටම තුළ පවත්වා ගැනීමට හැකි වූ අතර, පුළුල් මුදල්හි වාර්ෂික සාමාන්‍ය වර්ධනය ඉලක්කගත අගයට වඩා අඩු විය. අඩු විය ඇති අනුපාතික ප්‍රතිපත්තිය විනිමය විසින් රජයට සපයන ලද ගෙයීය වෙළඳපොල තුළ ගෙනීමේ වැඩිවීමෙන් පැවතිය විය.

අර්බුදය මධ්‍යයේ පැවති අවිනිශ්චිතතා හමුවේ ආර්ථික ක්‍රියාකාරකම මත්දාගාමී විම හේතුවෙන් ගෙය සඳහා ඉල්ලම අඩුවීම සහ අක්‍රිය ගෙය ඉහළයාම හේතුවෙන් ගෙය සැපයීමේදී බැංකු විසින් අනුගමනය කරනු ලැබූ සුපරික්ෂණකාරී ප්‍රවේශය නිසා, 2009 දී පෙළද්‍රලික අංශයට සපයන ලද ගෙයෙහි අඩුවීමක් වාර්තා විය. කෙසේ වුවද, වසර අවසාන කාලය තුළ පෙළද්‍රලික අංශයට සපයනු ලබන ගෙය නිර්මේක්ෂ වශයෙන් වැඩිවීමින් පැවතිය. ව්‍යාපාරික විශ්වාසය ඉහළ යාම හා ගෝලීය ආර්ථික පරිසරය යටා තත්ත්වයට පත්වීම තුළින් අර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ යහපත් අජේක්ෂා ඇතිවීම සහ අඩු පොලී අනුපාතික ව්‍යුහයේ ප්‍රතිඵල වශයෙන් 2010 වසර තුළදී පෙළද්‍රලික අංශයට සපයනු ලබන ගෙයෙහි වර්ධනයක් සිදුවුනු ඇතැයි අජේක්ෂා කෙරේ. කෙසේ වුවද, 2009 වසර තුළදී රජයේ ගෙය ගැනීමේ අවශ්‍යතාව ඉහළ යැමත් සමග රාජ්‍ය අංශය වෙත සපයන ලද ගෙය විශාල වශයෙන් වැඩි විය.

7.2 මුදල් ප්‍රතිපත්තිය

දේශමනයෙහි ඇති වූ සතුවූයක වර්ධනයන් මෙන්ම නිනකර උද්ධමන පෙර දැක්ම හේතුවෙන් 2009 වසර තුළදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට මහ බැංකුවට හැකි විය. ප්‍රතිවිකණුම් පහසුකම තුළින් අරමුදල් ලබා ගැනීමේදී මසකදී හාවිතා කළ හැකි උපරිම වාර ගණන ඉක්මවූ විට සහභාගීත්ව ආයතන සඳහා බලපැවැත්වෙන සහ අන්තර් බැංකු පොලී අනුපාතික සඳහා සංශ්‍යා ඉහළ සිමාවක් ලෙස ක්‍රියා කළ 2007 නොවැමිබර් තුළන්වා දුන් දී ගැනීමා පොලී අනුපාතිකය, 2009 අජේල් වන විට සියයට 19 සිට 13 දක්වා කුමෙයෙන් අවිකරන ලද අතර, එය 2009 මැයි මාසයේදී සම්පූර්ණයෙන් ඉවත් කරන ලදී. තවද, ප්‍රතිවිකණුම් අනුපාතිකය 2009 වසර තුළදී පියවර කිහිපයක් සියයට 9.75 ක් දක්වා පදනම් අංක 225 කින් පහත දමන ලදී. මේ අතර, පොලී අනුපාතික කොරේඩ්වේ පහත සීමාව වන ප්‍රතිමිලදී ගැනීම් අනුපාතිකය ද 2009 වසර තුළදී පියවර කිහිපයක් සියයට 7.50 ක් දක්වා පදනම් අංක 300 කින් අඩු කරන ලදී. තවද, දේශීය වෙළඳපොල තුළ ගෙය ලබා ගැනීමේ වාතාවරණය දියුණු කිරීමේ අරමුණින්, පෙර පනවා තිබූ විවක්ෂණයිලි ක්‍රියාමාර්ගයන් කිහිපයක් ද කුමෙයෙන් ඉවත් කරන ලදී. 2004 දී මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා ගෙයවර ලිපි විවෘත කිරීමේදී සියයට 100 ක් ලෙස පනවා තිබූ ආන්තික තැනැපත් අවශ්‍යතාව විනිමය විවෘත මිල්ල් සියයට

1. විදේශ විනිමය තුවමාරුවකදී යම් ලුලික දිනක එක් විනිමයකට එරෙහිව තවත් විනිමයක් මිලදී ගැනීම සහ, නිලධාරී අනාගත දිනක එම ගනුදෙනුව ආපසු තැබීමත් අදහස් වේ. මෙය, ඇප ලෙස හාන්තාගර බිජ්‍යාපන වෙනුවට විදේශ විනිමය යොදාගෙන සිදු කරන ප්‍රතිමිලදී ගැනීම් විවෘතකට සමාන වේ.

7.1 සංඛ්‍යාතික සටහන		මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග (2007-2009)		
දිනය		වර්තිත හෝ පෙළේද සියලුව	ප්‍රතිවිකුණුම් වාවච්පාලින ප්‍රතිවිකුණුම් ගැනුම් අනුපාතිකය සංඛ්‍යාතිකය අනුපාතිකය අනුපාතිකය සංඛ්‍යාතිකය	
2007 පෙබරවාරි 23	10.50	12.00	10.00	
2007 නොවැම්බර් 21	10.50	12.00	10.00	19.00(ඇ)
2008 ඔක්තෝබර් 13	10.50	12.00	9.25(ඇ)	19.00
2008 නොවැම්බර් 25	10.50	12.00	7.75(ඇ)	19.00
2009 ජනවාරි 12	10.50	12.00	7.75	17.00
2009 පෙබරවාරි 11	10.25	11.75	7.75	16.50
2009 පෙබරවාරි 24	10.25	11.75	7.00(ඇ)	16.50
2009 මාර්තු 18	10.25	11.75	7.00	14.75
2009 අප්‍රේල් 22	9.00	11.75	7.00	13.00
2009 මැයි 21	9.00	11.50	7.00 ඉවත් කෙන දේ	
2009 ජූනි 16	8.50	11.00	7.00	
2009 සැප්තැම්බර් 11	8.00(ඇ)	10.50(ඇ)	7.00	
2009 නොවැම්බර් 18	7.50	9.75	7.00	


(අ) 2007 දෙසැම්බර් 3 වැනි දින සිට බලපෑවෙනුවේ. මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව
(ආ) 2008 ඔක්තෝබර් 17 වැනි දිනෙන් ආරම්භ වන සංඛ්‍යාතිකය සිට බලපෑවෙනුවේ.
(ඇ) 2008 නොවැම්බර් 28 වැනි දිනෙන් ආරම්භ වන සංඛ්‍යාතිකය සිට බලපෑවෙනුවේ.
(ඈ) 2009 පෙබරවාරි 27 වැනි දිනෙන් ආරම්භ වන සංඛ්‍යාතිකය සිට බලපෑවෙනුවේ.
(ඉ) වෘත්තාරික කටයුතු අවසානය සිට බලපෑවෙනුවේ.

200 දින්වා වැඩි කරන ලදී. මෙය 2009 මාර්තු මාසයේදී නැවත සියලුව 100 දින්වා අඩු කිරීමෙන් පසුව 2009 අප්‍රේල් මාසයේදී සම්පූර්ණයෙන් ඉවත් කරන ලදී. මෙයට අමතරව, තෝරාගත් ඇතැම් අන්තරාශය නොවන භාණ්ඩ ආනයනය සඳහා තෙක්වර ලිපි විවෘත කිරීමේදී මෙන්ම මෙම භාණ්ඩ ප්‍රතිග්‍රහණයට එරෙහිව ලියවිලියන පදනම් මත ආනයනය කිරීමේදී බලපෑවෙනුවෙන සේ 2008 ඔක්තෝබර් මාසයේදී පනවා තිබු සියලුව 100 ක් වූ ආන්තික අවසානයන් ද 2009 මාර්තු මාසයේදී ඉවත් කරන ලදී.

ගෝලීය ආර්ථික භා මූල්‍ය අර්බුදය හේතුවෙන් දේශීය ආර්ථිකය මත ඇතිව් අභිජනක බලපෑම අවම කිරීමේ අරමුණින් රුපියල් ද්‍රව්‍යීනාව ඉහළ නැංවීමට මහ බැංකුව විසින් කටයුතු කරන ලදී. ගෝලීය මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රජයේ සුරෙකුම්පත් වෙත ලැබේ තිබු විදේශ ආයෝජන ඉවත් කර ගැනීම්ත් සමග විදේශ විනිමය ව්‍යාපෘතියක් රැවින් පිටතට ගළා ගියේය. මේ හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වූ පිහිනය අවම කිරීම සඳහා විනිමය වෙළේදපොලට විදේශ විනිමය සැපයීමට මහ බැංකුවට සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය මුදල් වෙළේදපොලහි ඇති වූ රුපියල් ද්‍රව්‍යීනාව හිගය සමනය කිරීම උදෙසා මහ බැංකුවට

ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැනීමට සිදු විය. 2008 අවසාන කාර්කුව කුළ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතිකය පදනම් අංක 225 කින් අඩු කිරීමෙන් පසුව 2009 පෙබරවාරි මාසයේදී එය තවදුරටත් පදනම් අංක 75 කින් සියලුව 7 දක්වා අඩු කරමින් මුදල් වෙළේදපොල ද්‍රව්‍යීනාව හිගය අවම කිරීම සඳහා රුපියල් බිලයන 9 ක් පමණ මුළු හරින ලදී. මේ අමතරව, වෙළේදපොල ද්‍රව්‍යීනාව වර්ධනය කිරීම සඳහා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළේදපොලන් රජයේ සුරෙකුම්පත් මිලදී ගන්නා ලද අතර, වෙළේදපොලට ද්‍රව්‍යීනාව ලබාදීමට මහ බැංකුව විසින් දෙනිනික භා කාලීන පදනම් යටතේ ප්‍රතිවිකුණුම් ගනුදෙනු වල නිරතවන ලදී. තවද, ප්‍රතිවිකුණුම් නිත්‍ය පහසුකම වෙතින් පවත්නා ප්‍රතිවිකුණුම් අනුපාතිකය යටතේ අරමුදල් ලබා ගැනීම මත පනවා තිබු සීමාවන් 2009 මැයි මැයි මසදී ඉවත් කරන ලදී. ප්‍රතිවිකුණු ගැනුම් නිත්‍ය පහසුකම යටතේ සහභාගිත්ව ආයතන විසින් මහ බැංකුවෙහි අරමුදල් තැනැපත් කිරීම මත පනවා තිබු උපරිම සීමාවන් ද ඉවත් කරන ලදී. 2009 ජූනි සිට ද්‍රව්‍යීනාව මට්ටම විශාල වශයෙන් වෙනස් වූ අතර, ඒ අනුව අතිරික්ත ද්‍රව්‍යීනාව කළමනාකරණය කිරීම අභියෝගාත්මක කරුණක් බවට පත්විය. අභ්‍යන්තර අර්බුදය අවසන් වීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පූර්ණ ගෝලීය පහසුකම අනුමත කිරීම්ත් හේතුවෙන් නැවතන් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ යාම නිසා 2009 මැයි සිට රජයේ සුරෙකුම්පත් වෙත ලැබෙන විදේශ ආයෝජන ඉහළ යන්නට විය. මෙම විදේශ විනිමය ලැබීම මහ බැංකුව විසින් අවශ්‍යාත්මකය කිරීම්ත් සමග 2009 දෙවන භාගයේ ද දේශීය වෙළේදපොල කුළ රුපියල් ද්‍රව්‍යීනාව වර්ධනය විය.

7.1 රජ සාමාන්‍ය ජීත්ත්‍යා මුදල් අනුපාතිකය සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොල අනුපාතික




ලද්ධමනය හිසුයෙන් අඩවිමත් සමග ආර්ථික කටයුතු දිරිගැනීම් සඳහා තම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමට මහ බැංකුවට හැකි වූ අතර, මෙමගින් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට යැං් ස්ථාපිත කිරීමට ද හැකි විය. වසරේ ප්‍රථම හායය තුළ පොලී අනුපාතික හා සම්බන්ධ වැදගත් සිදුවීමක් වූයේ, 2009 මාර්තු මැයි පමණ වනවිට මහ බැංකුවෙහි ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් අනුපාතික විලින් සයුම්මිලන් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට අතරට බෙරිත සාමාන්‍ය ජ්‍යෙෂ්ඨතා මුදල් අනුපාතිකය ගෙන ඒමට හැකිවීමයි. එතැන් සිට ජ්‍යෙෂ්ඨතා මුදල් අනුපාතිකය, ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට මධ්‍යය වටා වලනය විය.

මහ බැංකුව විසින් 2009 අප්‍රේල් මාසයේදී මුදල් සමස්තයන් සඳහා පැවති ඉලක්ක අඩු මට්ටමක් දක්වා සංශෝධනය කරන ලදී. “2009 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම” මගින් දක්වා ඇති අන්දමට පුළුල් මුදල් සැපයුමෙහි (අතරමදී ඉලක්කය) හා සංවිත මුදල්හි (මෙහෙයුම් ඉලක්කය) වර්ධනය සඳහා වන ඉලක්ක, පිළිවෙළින්, සියයට 14 ක් හා සියයට 5 ක් විය. සංවිත මුදල් වර්ධන ඉලක්කය අඩු මට්ටමක පැවතිමට හේතුවෙයේ 2008 වසර තුළ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය පහත දැමීම හේතුවෙන් මුදල් ගණකය 2009 දී සියයට 6 ක් පමණ දක්වා ඉහළ තැනිනු ඇතුළු අපේෂ්‍ය කිරීමය. කෙසේ මුවද, 2009 පෙබරවාරි මසදී ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීම, උද්ධමනය හිසුයෙන් පහත බැසීම මෙන්ම ආර්ථික වර්ධන අපේෂ්‍යවන් තරමක් දුරට අඩු කරමින් ආර්ථික කටයුතු මත්දාගම් වන බවට පැවති සලකුණු සැලකිල්ලට ගනිමින් 2009 අප්‍රේල් මාසයේදී මුදල් සමස්තයන්

7.2 රජ සටහන

සංවිත මුදල් - කාර්තුමය ඉලක්ක සහ සහක අගයන්




සඳහා වන ඉලක්ක සංශෝධනය කිරීම අවශ්‍ය විය. මේ අනුව, සංවිත මුදල් හා පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය සඳහා වන ඉලක්කගත අගයන් පිළිවෙළින්, සියයට 2.8 ක් හා සියයට 13 ක් ලෙස සංශෝධනය කළේය. සංවිත මුදල්වල වාර්ෂික සාමාන්‍ය වර්ධන වේගය සංශෝධන මුදල් වැඩසටහනෙහි දක්වා තිබූ ඉලක්කගත මට්ටම තුළ පවත්වා ගැනීමට හැකි වූ අතර, පුළුල් මුදල්හි වාර්ෂික සාමාන්‍ය වර්ධනය ඉලක්කගත මට්ටමට වඩා මදක් ඉහළින් පැවතිණි.

පෙර වර්ෂවලදී මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන්, 2008 වසර මැයි විට ඉතා ඉහළ මට්ටමක පැවති ජාත්‍යන්තර හාණ්ඩ මිල ගණන් අඩවිමත් නිසා 2009 වසරහි උද්ධමන පිබනයන් සැලකිය යුතු ලෙස අඩවිය. කොළඹ පාරිභෝගික මිල දරකකයේ වාර්ෂික ලක්ෂ්‍යය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය, 2008 අග වනවිට සියයට 14.4 ලෙස පැවති අතර, 2009 පළමු කාර්තු තුන තුළ බොහෝ දුරට අඩු වෙමින් 2009 සැපේතුම්බර් වන විට එය සියයට 0.7 ලෙස වසර 5 ක් තුළ පැවති අවම අයය වාර්තා කළේය. එතැන් සිට වාර්ෂික ලක්ෂ්‍යය උද්ධමනය කුමයෙන් ඉහළ යමින්, 2009 වසර අග වන විට සියයට 4.8 ක් වූ මධ්‍යස්ථා අයක් ගත් අතර, මෙයට 2008 වසර තුළ හිසුයෙන් පහත වැටුණු පාදක මිල ගණන් වල බලපැම හේතු විය. 2008 අවසානයේ සිට සියයට 22.6 ක්ව පැවති වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2009 වසර අවසානයේ දී සියයට 3.4 දක්වා අඛණ්ඩව පහත වැටිණි. ආර්ථිකයේ පවතින ඉලක්ෂ්‍ය පිබනය අඩු වීම පිළිබඳ කරමින් 2008 දී සියයට 15.7 ක් වූ මුළුක උද්ධමනයෙහි වාර්ෂික ලක්ෂ්‍යය වෙනස, 2009 අග වනවිට සියයට 5.9 දක්වා

7.3 රජ සටහන

උද්ධමනය සඳහා ප්‍රධාන කාණ්ඩවල දායකත්වය



කුලී පෙනෙන ලෙස අඩු වූ අතර, 2008 දී සියයට 13.6 ක් ව පැවති වාර්ෂික සාමාන්‍ය මුද්‍රික උද්ධමනය ද 2009 අග වනවිට සියයට 9.2 දක්වා පහත වැරිණි.

වෙළඳපොල සහභාගිවන්නේගේ අපේක්ෂාවන්, මහ බැංකුවහි ප්‍රතිපත්ති ස්ථාවරය සමඟ අනුරුද්‍යී කිරීමේ සහ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අරමුණින් තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සන්නිවේදනය කිරීම උදෙසා තවදුරටත් වැඩි ප්‍රමුඛන්වයක් ලබාදීමට මහ බැංකුව ක්‍රියා කළේය. සැම වසරකම ආරම්භයේදී ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රතිපත්ති පෙර දැක්ම තුළින් එළඹින වසර සඳහා මෙන්ම මැදිකාලීන මුදල් ප්‍රතිපත්ති ක්‍රමෝපාය මහ බැංකුව විසින් ඉදිරිපත් කරයි. මෙයේ සන්නිවේදනය කිරීම, වෙළඳපොල අපේක්ෂාවන් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අපේක්ෂාවන්ට අනුරුද්‍යීව පවත්වා ගැනීමට ඉවහළ වේ. මෙයට අමතරව, මුදල් මණ්ඩලය විසින් ගන්නා ලද මුදල් ප්‍රතිපත්ති තීරණ වලට පැඳක වූ කරුණු පැහැදිලි කරමින් එම මුදල් ප්‍රතිපත්ති තීරණ මහ බැංකුව විසින් තම මාසික මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් සන්නිවේදනය කරනු ලැබේ. තවද, මහජනතාව සමග අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී විද්‍වත්තන් සහ පෙළේගලික අංශයේ නියෝජනයන්ගේන් සමන්වීත මුදල් ප්‍රතිපත්ති උපදේශක කම්පුවේ අදහස් ද සැලකිල්ලට ගන්නා ලදී.


7.3 මුදල් සහ ණය සමස්තයන්ගේ වර්ධනයන්

මුදල් වෙළඳපොල ද්‍රව්‍යිතාව

2009 පළමු මාස පහ තුළ මුදල් වෙළඳපොල රුපියල් ද්‍රව්‍යිතාවයෙහි හිගයක් පැවති නමුත් වසරේ දෙවන භාගය වනවිට එය අතිරික්තයක් බවට පත්විය. විදේශ විනිමය වෙළඳපොල මත ඇති වූ පිඩිනය උගිල් කිරීමට මහ බැංකුව මැදිහත් වීමත් සමග දේශීය මුදල් වෙළඳපොල තුළ රුපියල් ද්‍රව්‍යිතාවය අඩු විය. මෙම තත්ත්වය හේතුවෙන් මුදල් වෙළඳපොල පොලී අනුපාතික මත ඇතිවන පිඩිනය අවම කිරීම සඳහා මහ බැංකුව විසින් කඩිනමින් පියවර කිහිපයක් ගනු ලැබේය. වෙළඳපොල ද්‍රව්‍යිතාවය වර්ධනය කිරීම සඳහා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය අඩු කිරීම, ප්‍රාථමික වෙළඳපොල භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සහ එක් දින සහ කාලීන පදනම මත ප්‍රතිවිකුණුම් වෙන්දේසී ක්‍රියාත්මක කිරීම සිදු කරන ලදී. කෙසේ නමුත්, විදේශ විනිමය ලැබීම් වර්ධනය වීමත්, විදේශ සංවිත නංවාලීමේ සහ විනිමය අනුපාතය මත

7.4 රුප සටහන

බරන සාමාන්‍ය ජීවීන් මුදල් අනුපාතිකය සහ වෙළඳපොල ද්‍රව්‍යිතාව



— බරන සාමාන්‍ය ජීවීන් මුදල් අනුපාතිකය (වම් අක්‍රාය)

■ වෙළඳපොල ද්‍රව්‍යිතාව (දකුණු අක්‍රාය)

ඇතිවන පිඩිනය අවම කිරීමේ අරමුණින් එම විදේශ විනිමය මහ බැංකුව විසින් අවගෝෂණය කිරීම් හේතුවෙන් 2009 දෙවන භාගය තුළ දී දේශීය මුදල් වෙළඳපොල තුළ රුපියල් ද්‍රව්‍යිතාව අතිරික්තයක් නිර්මාණය විය. මෙම අතිරික්ත ද්‍රව්‍යිතාවය ක්‍රමයෙන් වැඩි වූ අතර, මහ බැංකුව විසින් අතිරික්ත ද්‍රව්‍යිතාව අවගෝෂණය කිරීමට යොදාගත් සාම්ප්‍රදායික උපකරණය වූ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පහළ යාමන් සමග ද්‍රව්‍යිතාව කළමනාකරණය කිරීම අතියෝගන්මක කාර්යයක් විය.

මෙම වාතාවරණය යටතේ මහ බැංකුව විසින් විවත වෙළඳපොල කටයුතු සඳහා භාවිතා කළ හැකි උපකරණ පරාසය පුළුල් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, 2009 අවසාන කාලය තුළ අතිරික්ත ද්‍රව්‍යිතාව අවගෝෂණය කිරීම සඳහා මහ බැංකුව විසින් සිය සුරකුම්පත් නිකුත් කළ අතර, විදේශ විනිමය භුවමාරු ගිවිසුම් ද හඳුන්වා දෙන ලදී. රජයේ සුරකුම්පත් සඳහා විදේශ ආයෝජන ගලාඕීම තුළින් ලද අරමුදල් යොදාගෙන රජය විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පියවීම මෙන්ම මුදල් වෙළඳපොල තුළ අතිරික්ත ද්‍රව්‍යිතාව අවගෝෂණය කිරීම සඳහා භාණ්ඩාගාර බිල්පත් විකිණීම යනාදී කරුණු හේතුවෙන් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2009 මාර්තු මස පැවති රුපියල් බිලියන 200 ක පමණ මට්ටමේ සිට 2009 සැප්තැම්බර් මස අග වන විට රුපියල් බිලියන 4 ක පමණ මට්ටම දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. එම නිසා 2009 ඔක්තොබර් මස සිට විවත වෙළඳපොල කටයුතු සිදු කිරීමට මහ බැංකු සුරකුම්පත් නිකුත් කිරීමට මහ බැංකුව සිදුවිය.

විශේෂ සටහන 12

විවට වෙළෙඳපොල කටයුතු සඳහා යොදාගෙනු ලබන උපකරණ පරාසය ප්‍රාථමික කිරීම

විවට වෙළෙඳපොල කටයුතු යනු මුදලෙහි පරිමාව සහ පිරිවැය හැසිරවීමට මහ බැංකු විසින් බහුලව යොදාගෙනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණයකි. මහ බැංකු විසින් තමා සතුව පවතින රජයේ සුරක්ෂිත වැනි උපකරණ යොදා ගනිමින් බැංකු පදනම් සිදු කරන අතර, මේ තුළින් තම ප්‍රාථමික මුදල් ප්‍රතිපත්ති ඉලක්කවලට අනුරූපී වන පරිදි අන්තර බැංකු පෙළේ අනුපාතික යෝගා මට්ටමක පවත්වා ගනී.

තම මුදල් ප්‍රතිපත්ති කටයුතු ව්‍යාපෘති සංඛ්‍යා හා ව්‍යාපෘති වෙළෙඳපොල මත පදනම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ද නිශ්චිය විවට වෙළෙඳ කටයුතු ක්‍රමයක සිට ස්ථිර විවට වෙළෙඳ කටයුතු ක්‍රමයක් වෙත 2003 වසරේදී යොමු විය! මහ බැංකුව විසින් වර්තමානයේ අනුගමනය කරනු ලබන මෙම ස්ථිර විවට වෙළෙඳ කටයුතු ක්‍රමයේදී ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් යන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික විසින් අන්තර බැංකු පොලී අනුපාතිකය (ඒක්ෂණ මුදල් අනුපාතිකය) සඳහා අවම හා උපරිම සීමාවන් පනවමින් පොලී අනුපාතික කොරිඩ්වක් පිහිටුවන අතර මෙම කොරිඩ්ව ඇතුළත සුදුසු මට්ටමක, එනම් බොහෝවිට කොරිඩ්ව මධ්‍යයෙහි අන්තර බැංකු පොලී අනුපාතික පවත්වාගෙන යැම සඳහා විවට වෙළෙඳපොල කටයුතු සිදු කරයි. අන්තර බැංකු වෙළෙඳපොල තුළ ද්‍රව්‍යිල්‍යා හිගයක් ඇති වුවහොත් අන්තර බැංකු පොලී අනුපාතිකය කොරිඩ්වේ උපරිම සීමාව දෙසට ගමන් කරන අතර, එවන් අවස්ථාවකු වෙළෙඳපොල වෙත ද්‍රව්‍යිල්‍යාව සැපයීම සඳහා වෙනස්සි හරහා දෙදිනික පදනම මත ප්‍රතිවිකුණුම් ගනුදෙනු පහසුකම ලබාදීමට මහ බැංකුව කටයුතු කරයි. අමතර ද්‍රව්‍යිල්‍යා අතිරික්තයක් පවත්නා වේකුදී මෙය ප්‍රතිවිරෝධ වියටර ගනු ලැබේ. මෙවන් වෙනස්සි තුළින් දෙදිනික ද්‍රව්‍යිල්‍යාව මත බලපැමි සිදුකළ හැකි අතර, දිගුකාලීන ව්‍යුහාත්මක ද්‍රව්‍යිල්‍යා හිගයන්/අතිරික්තයන් සමනය කිරීම සඳහා මහ බැංකුව විසින් අවශ්‍ය පරිදි ස්ථිර පදනම මත සුරක්ෂිත මුදල් ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා ප්‍රධාන ලෙස හාන්බාගාර බිල්පත් හාවිනා කරන ලදී. කෙසේ වුවද,

විවට වෙළෙඳපොල කටයුතුවල ආරම්භයේ සිටම මහ බැංකුව විසින් පවත්වනු ලබන ප්‍රතිමිලදී ගැනුම් හා ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා ප්‍රධාන ලෙස හාන්බාගාර බිල්පත් හාවිනා කරන ලදී. කෙසේ වුවද,

1 ශ්‍රී ලංකා මහ බැංකුව 2002 වාර්ෂික වාර්තාවේ “ස්ථිර විවට වෙළෙඳ කටයුතු කර යොමුවීම” යන විශේෂ සටහන බලන්න.

අතිරික්ත ද්‍රව්‍යිල්‍යාව අවශ්‍යකය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන මට්ටමක් දක්වා මහ බැංකුව සනු හාන්බාගාර බිල්පත් ප්‍රමාණය අඩුවන අවස්ථාවන්ද තිබු හැකු. ව්‍යාපෘති මැතකදී මෙවැනි සිදුවීමක් අත්දකින ලද්දේ 2009 දෙවන හාගයේදීය. මෙරටට විශාල වශයෙන් ගලා ආ විදේශ විනිමය මහ බැංකුව විසින් අවශ්‍යකය කරගැනීම් සමගම වෙළෙඳපොල අතිරික්ත ද්‍රව්‍යිල්‍යාව වර්ධනය වන්නට විය. මෙම ප්‍රාථමික සිදුවීම වෙළෙඳපොල ප්‍රතිමිලදී සැලකිය යුතු ප්‍රමාණයක් මුදල් ගෙවා පියවීමටරු යටහැකිවිය. මේ අනුව මහ බැංකුව සතුව පැවැති හාන්බාගාර බිල්පත් ප්‍රමාණය අඩුවූ අතර, මුදල් ප්‍රතිපත්ති කටයුතු අවහිරනාවයකින් නොරා අඛණ්ඩව කරගෙන යැම සඳහා විකල්ප උපකරණ යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මහ බැංකුවට තම අවධානය යොමු කිරීමට සිදු විය.

මුදල් නීති පනනේ 91 වගන්තියේ(1)(ආ) උපවගන්තියේ සඳහන් පරිදී විවට වෙළෙඳපොල කටයුතු සිදු කිරීම සඳහා ස්වකිය සුරක්ෂිත මුදල් ප්‍රතිපත්ති, එනම් මහ බැංකු සුරක්ෂිත මුදල් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කරන ලදී. මේ පෙර විවිධ අවස්ථාවල මෙම සුරක්ෂිත මුදල් නිකුත් කිරීමට මහ බැංකුවට සිදු වූ අතර, මැත කාලයේදී 2008 මාර්තු - අගෝස්තු හා 2009 සැප්තැම්බර සිට මේ දක්වා ද මෙම සුරක්ෂිත මුදල් නිකුත් කර ඇති. ප්‍රධාන ලක්ෂණ අනුව මහ බැංකු සුරක්ෂිත මුදල්, හාන්බාගාර බිල්පත්වලට බොහෝරුවට සමාන වුවද, වෙළෙඳපොල තුළ මහ බැංකු සුරක්ෂිත මුදල්හා වන ඉල්ලුම තරමක් දුරට අඩු වූ අතර, මෙයට ප්‍රධාන වශයෙන් සේතු වූ යොමු සහහාගින්ව ආයතන වෙත ප්‍රතිවිකුණුම්


රුප සටහන

විශාල සටහන

විශාල සටහන

විවට වෙළෙඳපොල උපකරණ මගින්

ද්‍රව්‍යිල්‍යාව අවශ්‍යකය



ගනුදෙනු මෙන්ම එක් දින ද්‍රව්‍යිලතා පහසුකම් සැපයීමේදී ඇපේ ලෙස මෙම සුරක්ෂිතපත් හාර ගැනීමට මහ බැංකුවට ඇති සීමාවන්ය. තාවකාලික ද්‍රව්‍යිලතා හිගයන්වලට මූහුණපාන සහහාගිනව ආයතනවලට තමා සංඝ මහ බැංකු සුරක්ෂිතපත් නැවත මහ බැංකුව වෙත විකිණීමට අවස්ථාව ලබාදෙමින් මෙම ගැටළුව පසුව නිරාකරණය දැඩි. මේ ආකාරයෙන් මුළු අවධියේ සිමිත ඉල්ප්‍රමක් පැවතියද, පසුව මහ බැංකු සුරක්ෂිතපත් විවත වෙළඳ කටයුතුවල ප්‍රධානතම උපකරණය ලෙස වඩාත් ප්‍රචලිතව ඇත.

මේ අතරම, මැත කාලයේදී විවත වෙළඳපොල කටයුතු සඳහා යොඳු ගනු ලබන උපකරණ විවිධාගිකරණය කිරීමටත්, හාන්ඩාගාර බිල්පත් හා මහ බැංකු සුරක්ෂිතපත් යොඳුගෙන සිදු කරනු ලබන විවත වෙළඳපොල කටයුතු පරිපූරණය කිරීමටත්, මහ බැංකුව විදේශ විනිමය ඩුවමාරු ගිවිසුම් ගුණන්වාදන දැඩි. විදේශ විනිමය ඩුවමාරුවකදී යම් මූලික දිනයක එක් විනිමයක් යොඳ ගෙනීමින් තවත් විනිමයක් මිලදී ගැනීමත් යම් අනාගත දිනයක තොරාගත් අනුපානයකට මෙම ගනුදෙනුව ප්‍රතිච්චතනය විමත් සිදු වේ. විනිමය ඩුවමාරු ගිවිසුමක් ප්‍රතිච්චතුම් ගිවිසුමකට සමාන වන අතර, මෙහිදී ඇපේ ලෙස සුරක්ෂිතපතක් වෙනුවට විදේශ විනිමය හාවිනා කෙරේ. අතිරික්ත ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කිරීම සඳහා මහ බැංකුවක් විසින් විකුණුම් - ගැනුම් විදේශ විනිමය ඩුවමාරුවල නියුලන අතර, වෙළඳපොලට ද්‍රව්‍යිලතාව නිකුත් කිරීම සඳහා ගැනුම් - විකුණුම් විදේශ විනිමය ඩුවමාරු යොඳුගත හැක. 2009 දෙවන හාගේ සිට අඛණ්ඩව පැවති ඉහළ අධි ද්‍රව්‍යිලතා වානාවරණයක් තුළ ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කිරීම සඳහා මහ බැංකුව විසින් වාණිජ බැංකු සමග විදේශ විනිමය ඩුවමාරුවල නියුලිණි.

විවත වෙළඳපොල කටයුතු සඳහා පූඩ්ල් පරාසයක උපකරණ හාවිනා කිරීමට අමතරව, මහ බැංකුව දිගුකාලින පරිණත කාලයකින් යුත් ශිවිසුම්වලට ද එළැඳිණි. ඒ අනුව දිගුකාලින කළ පිරිමෙන් යුත් කාලින ප්‍රතිච්චතුම්

ගනුදෙනු 2008 මැයි මාසයේදී ගුණන්වා යුත් අතර, 2009 මාර්තු මාසයේ සිට දිගුකාලින කළ පිරිමෙන් යුත් කාලින ප්‍රතිච්චදී ගැනුම් ගනුදෙනු ගුණන්වා දෙන දැඩි. එක්දීන පදනම මත පවත්වනු ලබන වෙන්දේසි මෙන් නොවන, දිගු කළ පිරිමතින් යුත් ගනුදෙනු යොඳ ගැනීමෙන් නියුතිත කාල පරිච්ඡේදයක පවතින වඩාත් ස්ථීර ද්‍රව්‍යිලතා හිගයන්/අතිරික්තයන් සමනා කිරීමට මහ බැංකුවට හැකියාව ලැබේ. කාලින ප්‍රතිච්චදී ගැනුම් හා ප්‍රතිච්චතුම් ගනුදෙනු ගුණන්වාදීම තුළින් කළමිරිම පිළිබඳව ගැටළු සඳහා වැඩි අවධානයක් යොමු නොකරමින් වඩාත් නිධනස් පුරුරින් මහ බැංකුවට විවත වෙළඳපොල කටයුතු සිදුකිරීමට හැකියාව ලබා දී ඇත. වර්තමානයේදී අන්තර බැංකු වෙළඳපොල ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කරගැනීම සඳහා ඉහළම අයක්තිව සඳහා ලබා දී ඇත්තේ හාන්ඩාගාර බිල්පත් මෙන්ම මහ බැංකු සුරක්ෂිතපත් යොඳුගෙන සිදු කරනු ලබන කාලින ප්‍රතිච්චදී ගැනුම් ගනුදෙනුය. තවද, 2010 සහ ඉදිරිය සඳහා මූලදී හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්මෙහි සඳහන් ආකාරයට, රජයේ සුරක්ෂිතපත් යොග ගැනීමෙන් විවත වෙළඳපොල කටයුතු සිදු කිරීම සඳහා තම සුරක්ෂිතපත් කළඹ වර්ධනය කර ගැනීමට ද මහ බැංකුව අප්‍රේස්‍යා කරයි. මෙම වැඩසටහන යටතේ මහ බැංකුව විසින් දිගුකාලින ආයෝජකයින්ගෙන් දිගුකාලින පදනම මත යම් ගාස්තුවකට යටත්ව රාජ්‍ය සුරක්ෂිතපත් යොග ගැනු ලබන අතර, වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කරගැනීම සඳහා මෙම සුරක්ෂිතපත් තොරාගත් අනාගත සංගම ප්‍රතිච්චදී ගැනුම් ගනුදෙනුවල තිරන වනු ඇත.

විවත වෙළඳපොල කටයුතු සඳහා නව උපකරණ ගුණන්වාදීම තුළින් සහහාගිනව ආයතන වෙත නව විකල්ප උපකරණ ලබා දෙමින් විවත වෙළඳ කටයුතුවල නමුඩිලින්වය ඉහළ නංවා ඇති අතරම වෙළඳපොල ද්‍රව්‍යිලතාව කළමිලනාකරණය කිරීම සඳහා මහ බැංකුව දරන ප්‍රයත්න ද වඩාත් සවිමත් කර ඇත.

විදේශ විනිමය ඩුවමාරු සඳහා යෝගී විදේශ විනිමය ලෙස එ.ඩ.ඩොලර්, ඩුරෝ මෙන්ම මිශ්‍රණ අතර වර්තමානයේ මහ බැංකුව විකුණු ප්‍රතිච්චය පරිදි එ.ඩ.ඩොලර් යා රුපියල්වල සිමා වී ඇත. මහ බැංකුවල ඇරියා විකල්පය ඇති අනුපාතික (පරිමාව) හෝ විවිෂා අනුපාතික අනුපාතික (ලිල) වෙන්දේසි පැවතිවේමේ විකල්පය ඇත. ඇරියා විකල්පය සඳහා අංශ වන පොලී අනුපාතිකය ඩුවමාරු අංක (swap points) ලෙස ප්‍රකාශය පත් කරන අතර, ගැනුදෙනුවෙන් ප්‍රතිච්චතුම් විසින් දිගුකාලින පදනම මත යම් ගාස්තුවකට යටත්ව රාජ්‍ය සුරක්ෂිතපත් යොග ගැනීමෙන් විකුණු ප්‍රතිච්චතුම් විසින් දිගුකාලින පදනම මත යම් ගාස්තුවකට යටත්ව රාජ්‍ය සුරක්ෂිතපත් යොග ගැනු ලබන අතර, වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කරගැනීම සඳහා මෙම සුරක්ෂිතපත් තොරාගත් අනාගත සංගම ප්‍රතිච්චදී ගැනුම් ගනුදෙනුවල තිරන වනු ඇත.

ශුවමාරු අංක ලෙස ඉදිරිපත් කරනු ලබන විදේශ විනිමය ඩුවමාරුවට අංශ පොලී අනුපාතිකය, ඉ. ලංකා රුපියල් යා අංශ විදේශ විනිමය ඩුවමාරුවට පොලී අනුපාතිකය (පරිමාව) හෝ විවිෂා අනුපාතිකය (ලිල) වෙන්දේසි පැවතිවේමේ විකල්පය ඇත. ඇරියා විකල්පය සඳහා අංශ වන පොලී අනුපාතිකය ඩුවමාරු අංක (swap points) ලෙස ප්‍රකාශය පත් කරන අතර, වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යිලතාව අවශ්‍යෝගය කරගැනීම සඳහා මෙම සුරක්ෂිතපත් තොරාගත් අනාගත සංගම ප්‍රතිච්චදී ගැනුම් ගනුදෙනුවල තිරන වනු ඇත.

$$F-S = [(1+R_d * D/365)/(1+R_f * D/C)] - 1$$

F = ඉදිරි අනුපාතය (forward rate), S = එකත් අනුපාතය එනම්, R_d = විදේශ විනිමය ඩුවමාරුවලට පොලී අනුපාතිකය, R_f = විදේශ විනිමය ඩුවමාරුවලට පොලී අනුපාතිකය, D = ගැනුදෙනුවෙන් කළ පිරිම දින ගැනීම විලින්, C = දින ගැනීම (ඉ. ලංකා රුපියල් සඳහා මෙය 365 කි)

මහ බැංකු සුරක්ම්පත්, භාණ්ඩාගාර බිල්පත් සමග බොහෝ දුරට සමාන ව්‍යවද, එක් දින පදනම මත හැරුණු විට මහ බැංකු සුරක්ම්පත් සඳහා අඩු ඉල්ලුමක් පැවතිණි. මහ බැංකුවට සිය වගකීම් නැවත ඇප ලෙස භාරගත තොහැකි හෙයින් මහ බැංකුව විසින් සහභාගින්ව ආයතනවලට ප්‍රතිච්ඡාණුම පහසුකම් හා එක් දින ද්‍රව්‍යීලනා පහසුකම් සැපයීමේ දී ඔබුනට මහ බැංකු සුරක්ම්පත් ඇප ලෙස භාවිතා කිරීමට තොහැකි වීම එම සුරක්ම්පත් සඳහා පැවැති අඩු ඉල්ලුමට හේතු විය. මෙයට පිළියමක් වගයෙන් සහභාගින්ව ආයතන සඳහා මහ බැංකු සුරක්ම්පත් නැවත මහ බැංකුවට විකිණීම මගින් ද්‍රව්‍යීලනා අවශ්‍යතා පියවා ගැනීමට එම ආයතනවලට අවස්ථාව ලබා දුන් ඇතර, එසේ සිදුකරනු ලබන අවස්ථාවේදී එම සුරක්ම්පත් ගෙවා තිදිහස් කරන ලද ඒවා ලෙස සලකන ලදී. කෙසේ නමුත්, මෙම පහසුකම් හාවිතා තොවූ අතර, ද්‍රව්‍යීලනාව අවශ්‍යීයතා කිරීම සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු සුරක්ම්පත් අඛණ්ඩව විකිණීම සිදුවූ බැවින් ද රජයේ සුරක්ම්පත් සඳහා දැයක විමෙදී සහභාගින්ව ආයතන විසින් පතනාගෙන ඇති ආයෝජන සීමාවන් මුළුන්ගේම විවක්ෂණයිලි සීමාවන් ඉක්මවා ගොස් තිබූ හෙයින් මහ බැංකුව විසින් විකල්ප උපකරණ හඳුන්වාදීම අත්‍යවශ්‍ය විය. මෙහි ප්‍රතිඵලයක් වගයෙන් 2009 තොවැම්බර් මස සිට ද්‍රව්‍යීලනාව අවශ්‍යීයතා කිරීමේ අමතර උපකරණයක් ලෙස විවිධ වෙළඳපොල කටයුතු සඳහා මහ බැංකුව විසින් විදේශ විනිමය තුවමාරු ගිවිසුම් වලට එළඹින ලදී. 2009 අවසානයේදී දේශීය මූදල් වෙළඳපොලෙන් රුපියල් ද්‍රව්‍යීලනාව අවශ්‍යීයතා කිරීම සඳහා වාණිජ බැංකු සමග නිරත වී සිටි විදේශ විනිමය තුවමාරු ගිවිසුම්වල තොපියුතු මුළු වට්නාකම එ.ජ.ඩොලර් මිලියන 245ක් (රුපියල් බිලියන 28ක්) විය.

සංචිත මූදල


මූදල ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්කය වන සංචිත මූදලවල වර්ධනය, 2009 සඳහා වූ සංගේධින ඉලක්ක තුළ පැවතිණි. දේශීය ආර්ථික කටයුතුවල පසුබැම සහ උද්ධීමනය අඩුවීම හේතුවෙන් මූදල සඳහා වූ ඉල්ලුම පහළ යැම මෙන්ම 2009 පෙබරවාරි මස තුළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම යනාදී කරුණු හේතුවෙන්, 2009 පළමු කාර්තුව තුළ සංචිත මූදල අජේක්ෂිත වෙශයට වඩා වැඩියෙන් සංගේධිනය වීම හේතුකොටගෙන, 2009 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට තම සංචිත මූදල ඉලක්ක සංගේධිනය

කිරීමට සිදු විය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හේතුවෙන් වසරේ පලමු කාර්තු තුන තුළ සංචිත මූදල, අජේක්ෂිත පරිදි සාන වර්ධන වෙශයක් වාර්තා කළේය. කෙසේ නමුත්, 2008 අවසාන කාර්තුව තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම හේතුවෙන් ඇති වූ පාදක බලපැම පහව යැම සහ මහ බැංකුව විසින් රජයට ලබාදුන් යය වැඩිවීම යනාදිය හේතුවෙන් වසරේ අවසාන කාර්තුව තුළ සංචිත මූදල් වර්ධනය විය. වසර තුළ මෙකි වර්ධනයන්හි බලපැමෙන් සංචිත මූදලවල වාර්ෂික සාමාන්‍ය වර්ධනය, 2008 වාර්තා වූ සියයට 4.5 ක වර්ධනයට සාම්ප්‍රේෂණ ව 2009 තුළ සියයට 0.7 කින් සංගේධිනය වූ අතර, මෙය 2009 සංගේධින මූදල වැඩසටහනේ ඉලක්කගත මට්ටම තුළ පැවතිණි.

සංචිත මූදලවල ප්‍රහාරයන් අනුව සලකා බලන විට, 2009 වසරේදී මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම් අඩු වූ බලින් සංචිත මූදල හි වර්ධනයට මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම්වල ඉහළ යාම හේතු විය. 2009 පළමු කාර්තුව තුළ මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම් රුපියල් බිලියන 52.6 කින් අඩු විය. රජයේ සුරක්ම්පත්වලින් සැලකිය යුතු ලෙස විදේශ ආයෝජන ඉවත් වීමත්, එයට අවශ්‍ය අරමුදල් දේශීය වෙළඳපොලෙහි තොමැනි වීමත් හේතුවෙන් මහ බැංකුවට විදේශ විනිමය වෙළඳපොලට මැදිහත්වීමට සිදුවිය. මහ බැංකුව විසින් රජයට ලබාදෙන ලද තාවකාලික අත්තිකාරම් ඉහළ යාම සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යැම යනාදී කරුණු හේතුවෙන් මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම් රුපියල් බිලියන 50.5 කින් වැඩි වූ අතර, එය ගුද්ධ විදේශීය වත්කම්වල අඩුවීම සැලකිය යුතු ලෙස සමනය කළේය. කෙසේ නමුත්, 2009 අප්‍රේල් මස සිට මෙම තත්ත්වය

7.5 රජප සටහන

සංචිත මූදල සැපයුමෙන් වර්ධනය සහ එහි ප්‍රහාරයන්



7.2 සංඛ්‍යා සටහන

මුදල් සමස්තයන්හි වර්ධනයන්

ರೈತಿಯಲ್ಲಿ ವಿಲಿಯನ್

கிராம	2008 அவ்வாணம்	2009 அவ்வாணம் (₹)	வெளிக்			
			2008 ஆண்டு	%	2008 ஆண்டு	%
1. சுமத்து வசாரை இடல் கட்டுவி	186.1	217.4	12.7	7.3	31.3	16.8
1.1 மகந்தை வெந்தி வசாரை இடல்	155.0	181.8	7.8	5.3	26.8	17.3
1.2 வாணிக பொகு வெந்தி வசாரை இடல்	31.1	35.6	4.9	18.7	4.5	14.5
2. மஹ பொகுவி வெந்தி வாணிக பொகு தைப்பனி	82.3	86.1	-8.7	-9.6	3.8	4.6
3. மஹ பொகுவி வெந்தி ராபு நிலைக்கிணி
அய்யநல்லி தைப்பனி
4. சுமலை இடல் (1+2+3)	268.4	303.5	4.0	1.5	35.1	13.1
5. வாணிக பொகு வெந்தி மகந்தை சங்க	122.3	154.9	2.9	2.4	32.6	26.6
6. பூ இடல் சுப்பும் M ₁ (1.1 + 5)	277.3	336.7	10.7	4.0	59.4	21.4
7. மகந்தை சங்க வாணிக பொகு வெந்தி கூடின கூடுதல் கிரீடி தைப்பனி	1,004.9	1,200.0	123.7	14.0	195.2	19.4
8. பூல்ல் இடல் சுப்பும் M ₂ (6+7)	1,282.2	1,536.8	134.5	11.7	254.6	19.9
9. விட்டை வசாரை இடல் தைப்பனி (அ)	240.6	269.4	-15.7	-6.1	28.8	12.0
10. தீகாவதை பூல்ல் இடல் சுப்பும் M _{2b} (8+9)	1,522.8	1,806.2	118.8	8.5	283.4	18.6
இடல் ஒன்றை M _{2b}	5.67	5.95				
சுமார்கள் பூலைக் கூடுதல் M _{2b} (அ)	3.01	2.90				

(අ) තාවකාලික

(ආ) අක්සලරල බැංකු ඒකකයන්හි නොවාකින තැපෑලතු සහ දේශීය බැංකු ඒකකවල විමර්ශන මූල්‍ය තැපෑලතුවලින් දේශීය වගකීම් ලබයා වෙයි.

ଶାନ୍ତିକାରୀ ହେଲେ ଏହାର ପରିମାଣ ଅଧିକ ହେଲାମାତ୍ର ନାହିଁ ।

(அ) வர்த்தய தூண் முடிலேக்கி சு.சு.ஏ.ஏ. புலவிடை.

වෙනස් වූ බැවින් මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම් වසරේ ඉතිරි මාස තුළ රුපියල් බිලියන 316.6 කින් වැඩි විය. විදේශ සංවිත නාංචාලීම සඳහා මහ බැංකුවේ විසින් විදේශ වත්කමය ලැබීම මිලදී ගනු ලැබීම, මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම වර්ධනය වීමට ප්‍රධාන වගයෙන් හේතු විය. කෙසේ නමුත් මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම් රුපියල් බිලියන 279.5 කින් සැලකිය යුතු ලෙස අඩු වූ හෙයින්, මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම්වල වැඩිවීම තුළින් සංවිත මුදල් මත ඇතිව බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය. ගුද්ධ දේශීය වත්කම් අඩුවීමට ප්‍රධාන වගයෙන් බලපෑ කරුණු වුයේ රජයේ සුරක්ෂිත පත් වෙත විදේශීය ආයෝජන ලැබීමන් සමග මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විශාල ප්‍රමාණයක් (රුපියල් බිලියන 96.8) ක් පියවීමට රජයට හැකිවීම, විදේශ වත්කමය වෙළඳපොල ස්ථාපි කිරීමට මහ බැංකුව මැදිහත්වීම නිසා රුපියල් ඉවශිලනාවයට අතිවිත බලපෑම සමනය කිරීමට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකිණීම සහ මහ බැංකු සුරක්ෂිත පත් (රුපියල් බිලියන 78) නිකත් කිරීමයි.

සංචිත මූල්‍යෙහි හාවිතිය අංශයෙහි වර්ධනයන් සලකා බලන විට, මහ බැංකුව වෙතතැනි වාණිජ බැංකු කැන්පත්‍ර වසර තුළදී වර්ධනය වුවද, සංසරණයේ පවතින ව්‍යවහාර මලදී වැඩි වීම සංචිත මූල්‍යෙහි වර්ධනයට ප්‍රධාන

වගයෙන් පායක විය. සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් වසරේ පළමු භාගය කුළ සූළ වගයෙන් අඩු වුවද, 2009 වසර කුළ රුපියල් බිලියන 31 කින් පමණ වැඩි විය. වසරේ දෙවන භාගය කුළ සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් සැලකිය යුතු ලෙස වැඩිවීමට අභ්‍යන්තර අර්බුදය අවසන්වීමත් සමඟ, විශේෂයෙන්ම උතුරු භා තැගෙනහිර පළාත් ඇතුළුව, දේශීය ආර්ථික කටයුතු ක්‍රමයෙන් ඉහළයාම සහ අඩු පොලී අනුපාතික වානාවරණය හේතු විය. පෙබරවාරි මස කුළ ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය අඩු කිරීම හේතුවෙන් වසරේ පළමු භාගය කුළ මහ බැංකුව වෙතැනි වාණිජ බැංකු තැන්පතු අඩු වූ නමුත්, 2009 වසර කුළ මහ බැංකුව සතු වාණිජ බැංකු තැන්පතු සමස්ත වගයෙන් රුපියල් බිලියන 3.7 කින් වැඩි විය.

ପ୍ରକାଶକ ମେଟ୍ରୋପିଲିଟନ୍

මහජනයා සතු ව්‍යවහාර මුදල් සහ ඉල්ලුම් තැන්පතු වලින් සමන්වීත පටු මුදල් සැපයුම (M₁), වසරේ දෙවන හාගය තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කරන ලදී. 2009 පුත්‍රි මාසයේදී වාර්ෂික ලක්ෂණය පදනම මත සියයට 1.7 කින් සංකීර්ණය වූ පටු මුදල් සැපයුම, 2009 වසර අවසානය වන විට සියයට 21.4 කින් වර්ධනය විය. 2009 දෙවන හාගය තුළ පටු මුදල්

සැපයුමෙහි වර්ධනය සඳහා මහත්තායා සතු ව්‍යවහාර මූදල් සහ ඉල්ලුම් තැන්පතු යන දෙඅංශයෙහිම සැලකිය යුතු වර්ධනය හේතු විය. 2009 දෙවන භාගයේදී ඉහළ යාමට පටන්ගත් ඉල්ලුම් තැන්පතුවල වර්ධනය, බැංකු අංශයෙන් සපයන ලද තායැලු ප්‍රසාරණය වීම පිළිබඳ කරමින් 2008 වසරේ වාර්තා වූ සියයට 2.4 ක වර්ධනයට සාපේක්ෂව, 2009 අවසානයේදී සියයට 26.6 කින් වර්ධනය විය. පවුල මූදල් සැපයුමෙහි අනෙකුත් විවෘතය වන මහත්තායා සතු ව්‍යවහාර මූදල්, 2008 වසරේ වාර්තා වූ සියයට 5.3 ක වර්ධනයට සාපේක්ෂව 2009 දී සියයට 17.3 ක ඉහළ වර්ධනයක් වාර්තා කරන ලදී.

පුළුල් මූදල් සැපයුම

වසරේ පළමු භාගය තුළ අඩු වර්ධන වේගයක් පෙන්වුම් කළ පුළුල් මූදල් සැපයුම (M_{2b}), 2009 දෙවන භාගයේදී වඩා වැඩි වේගයකින් වර්ධනය විය. පුළුල් මූදලෙහි වාර්ෂික සාමාන්‍ය වර්ධනය සියයට 13.6 ක් වූ අතර, වාර්ෂික ලක්ෂණය පදනම මත පුළුල් මූදල් වර්ධනය, පෙර වසර අග පැවති සියයට 8.5 සිට 2009 අවසානයේ සියයට 18.6 දක්වා ඉහළ ගියේය. පවුල මූදල් සහ ආසන්න මූදල් ප්‍රසාරණය, පුළුල් මූදල් සැපයුමේ වර්ධනයට හේතු විය. පුළුල් මූදල් සැපයුමේ වර්ධනයට ආසන්න මූදලෙහි ආයකත්වය 2008 දී පැවති සියයට 91 භා සපයන විට 2009 දී සියයට 79 දක්වා අඩු

වූ අතර, පවුල මූදලෙහි ආයකත්වය, 2008 දී වූ සියයට 9 සිට 2009 අවසානයේදී සියයට 21 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආසන්න මූදල්, 2008 දී වාර්තා කළ සියයට 9.5 ක වර්ධනයට සාපේක්ෂව 2009 දී සියයට 18 ක ඉහළ වර්ධනයක් වාර්තා කළේය. ආසන්න මූදල් තුළ ඉතුරුම් සහ කාලීන තැන්පතු, පෙර වසරේ වූ සියයට 14 සමග සැසැදීමේදී සියයට 19.4 ක වර්ධනයක් වාර්තා කරන ලදී. වසර ආරම්භයේදී ඇතැම් ලියාපදිංචි මූල්‍ය සමාගම මූහුණපාන ලද ද්‍රව්‍යීලනා ගැටළු නිසා එම සමාගම පිළිබඳව තැන්පතකරුවන්ගේ විශ්වාසනීයත්වය පිරිහිම හේතුවෙන් ලියාපදිංචි මූල්‍ය සමාගමින් තැන්පතු වාණිජ බැංකු වෙතට මාරුවීම සහ තැන්පතු ඒකරායි කිරීමට වාණිජ බැංකු විසින් ආකර්ෂණීය පොලී අනුපාතික හඳුන්වාදීම යනාදී කරුණු මිට හේතු විය.

පුළුල් මූදල් සැපයුමෙහි ප්‍රහාරයන් සලකා බලන විට, ගුද්ධ දේශීය වත්කම් අඩු වූ බැවින්, වසර තුළ දී පුළුල් මූදල් සැපයුමෙහි වර්ධනයට ගුද්ධ විදේශීය වත්කම් ප්‍රසාරණය හේතු විය. වෙළෙඳපාලට විදේශ විනිමය සැපයීමට සිදුවීම හේතුවෙන් වසරේ මූල්‍ය කාර්ඩවේදී අඩු වූ බැංකු පද්ධතියේ ගුද්ධ විදේශීය වත්කම්, වසරේ ඉතිරි කාලය තුළදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. මහ බැංකුව විභාල වශයෙන් විදේශ විනිමය ලැබේම් මිලදී ගැනීම, ගුද්ධ විදේශීය වත්කම් ප්‍රසාරණයට ආයක

7.3 සංඛ්‍යා සටහන

සංචිත මූදල් සහ පුළුල් මූදල් සඳහා තඩුන් සාධක

යේෂය	2008 අවසානයට (ආ)	2009 අවසානයට (ආ)	වත්කම		රුපියල් බලියන	
			ප්‍රමාණය	%	ප්‍රමාණය	%
සංචිත මූදල්	268.4	303.5	4.0	1.5	35.1	13.1
මහ බැංකුවේ ගුද්ධ විදේශීය වත්කම්	148.2	412.2	-144.8	-49.4	264.0	178.2
මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම්	120.3	-108.7	148.8	521.9	-228.9	-190.4
පුළුල් මූදල් (M_{2b})	1,522.8	1,806.2	118.8	8.5	283.4	18.6
ගුද්ධ විදේශීය වත්කම්	77.7	401.9	-150.3	-65.9	324.2	417.2
මූල්‍ය අධිකාරීන්	148.2	412.2	-144.8	-49.4	264.0	178.2
වාණිජ බැංකු	-70.5	-10.3	-5.5	-8.5	60.1	85.3
ගුද්ධ දේශීය වත්කම්	1,445.1	1,404.3	269.0	22.9	-40.8	-2.8
දේශීය තාය	1,897.5	1,907.7	289.7	18.0	10.2	0.5
රජයේ තාය ගැනීම (ගුද්ධ)	582.9	639.4	208.8	55.8	56.5	9.7
මූල්‍ය අධිකාරීන්	217.4	109.0	116.3	115.0	-108.3	-49.8
වාණිජ බැංකු	365.6	530.4	92.5	33.9	164.8	45.1
රාජ්‍ය සංස්ථාවලට දෙන ලද තාය	47.0	73.2	-2.2	-4.4	26.2	55.8
පොද්ගලික අංශයට දෙන ලද තාය	1,267.6	1,195.1	83.1	7.0	-72.5	-5.7
අනෙකුත් අයිතම (ගුද්ධ)	-452.4	-503.5	-20.7	-4.8	-51.0	-11.3


(ආ) සංඛ්‍යාවේන්

(ආ) තාවකාලීන

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

7.6 රෘප සටහන

පූර්ව මුදල් සඡපයුමෙහි (M_{20}) වාර්ෂික දෙශීය වර්ධනය සඳහා බලපෑ සාධක



විය. වාණිජ බැංකු සතු ගුද්ධ විදේශීය වත්කම් වසර තුළ රුපියල් බිලියන 60 කින් පමණ වැඩි විය. ලංකා බහිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අක්වෙරල බැංකු ඒකක වෙතින් ලබාගෙන තිබූ ගය පියවීම, 2009 මක්තෙක්බර මස නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුමිකර වලින් ලද අරමුදල් යොදාගැනීම්න් රජය, රාජ්‍ය බැංකු වෙතින් ලබාගෙන තිබූ විදේශ විනිමය ගය වෙතින් කොටසක් පියවීම සහ දේශීය වශයෙන් ගය සඳහා පැවති අඩු ඉල්ලම හේතුවෙන් එක්ස්ස් විදේශ විනිමය අරමුදල් වාණිජ බැංකු විසින් පිටරට ආයෝජනය කරනු ලැබීම වාණිජ බැංකුවල ගුද්ධ විදේශීය වත්කම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමට අයක විය.

2009 තුළදී බැංකු පද්ධතියෙහි ගුද්ධ දේශීය වත්කම් අඩු විය. දේශීය ගෙයෙහි ප්‍රධාන සංරච්ඡකයක් වන පොද්ගලික අංශයට දුන් ගෙයෙහි අඩුවීම, බැංකු පද්ධතියේ ගුද්ධ දේශීය වත්කම් අඩුවීමට මූලිකවම හේතු විය. කෙසේ වුවද, දේශීය ගෙයෙහි අනෙකුත් සංරච්ඡකයන් වන රජයට සහ රාජ්‍ය සංස්ථාවලට දුන් ගය, වසර තුළදී ඉහළ ගියේය.


2009 දී පොද්ගලික අංශ වෙත වූ ගය ප්‍රවාහයන් සැලකිය යුතු ලෙස අඩුවීය. වාර්ෂික ලක්ෂාමය වර්ධනය අනුව 2008 අවසානයේදී සියයට 7 ක පමණ අඩු වේගයකින් වර්ධනය වූ පොද්ගලික අංශයට දෙන ලද ගය, 2009 අවසානයේදී සියයට 5.7 කින් සංකේතනය විය. ගෝලිය වෙළෙඳුම සහ නිෂ්පාදනය යන දෙකෙහිම පහත වැට්ම හේතු කොටගෙන දේශීය ආර්ථික කටයුතු මත ඇති වූ ගෝලිය මූල්‍ය අරමුදයේ

සාණාත්මක බලපැම මෙම තියුණු අඩුවීමට යම්තාක් දුරට හේතු විය. තවද, ආර්ථික කටයුතුවල පසුබැමන් සමග අනුශය ගය ඉහළ යාම හේතුවෙන් වාණිජ බැංකු විසින් මුළුන්ගේ ගෙයීමේ කටයුතු වඩා සුපරීක්ෂණකාරී අන්දමින් සිදුකරන ලදී. පූජීය වසර කිහිපය තුළ පැවති දැඩි මුදල් ප්‍රතිපත්තියෙහි කාල පමාවක් සහිත වූ බලපැම හේතුවෙන් වසරේ මුදල කාලයේදී වෙළෙඳපාල පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතිම ද ගය වර්ධනය අඩාල වීමට තරමක් දුරට අයක විය. වසර තුළදී පොද්ගලික අංශයට දෙන ලද ගය ප්‍රමාණය සම්ස්ක්ත වශයෙන් පහළ ගියද, වසරේ අවසාන කාලය වන විට නිරපේක්ෂ වශයෙන් යම් ඉහළ යාමක් දක්නට ලැබුණි. ලෙස්ක ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ දැක තුනක් මූල්‍යලාභයෙහි පැවති අභ්‍යන්තර අරුවුදය නිමා වීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ සම්පූර්ණ විව්‍යතාවය ප්‍රයෝගනයට ගැනීමට හැකි යහපත් වාතාවරණයක් ඇතිවීම නිසා ආර්ථික කටයුතුවල වඩා යහපත් අලේක්ෂාවන් ඇති විමත්, අඩු ගය පොලී අනුපාතිකවලට ප්‍රතිචාර දැක්වීමන් හේතුවෙන් ගය ප්‍රවාහයන්ගේ නැවත පිබිදීමක් පිළිබඳ කරයි.

වසර තුළදී ප්‍රධාන අංශ කිහිපයක් සඳහා වාණිජ බැංකු විසින් දෙනු ලැබූ ගය ප්‍රමාණය අඩු විය. පොද්ගලික අංශය වෙත සපයන ලද ගෙයෙහි ආංඡික වර්ගිකරණයට අනුව වාණිජ බැංකු විසින් සපයන ලද මූල්‍ය ගෙයෙන් වැඩිම කොටසකට තීමිකම් දක්වන වෙළඳ කටයුතු සඳහා වූ ගය, ආනයන සහ අපනයන වෙළඳපාල මෙන්ම දේශීය වෙළඳ කටයුතුවල සිදු වූ මන්දගාමී වර්ධනය පිළිබඳ කරමින් වසර තුළදී

7.7 රෘප සටහන

තොරුගත් අංශ සඳහා බලපූළාහි වාණිජ බැංකු විසින් සපයන ලද ගෙයෙහි ආංඡික දායකත්වය



7.4 සංඛ්‍යා සටහන		වාණිජ බැංකු අන්තිකාරම් ආංශක වක්‍රපෝෂණ (ඇ)			රුපියල් බිලයන
ආංශය	2008 අවසානයට (ඇ)	2009 අවසානයට (ඇ)	එකතුවේ 2009 අවසානයට ලෞකීය ලේස	වෙනස % 2009	
වෙළඳද	396.1	307.7	25.7	-22.3	
උපින්: අපනයන	128.1	113.4	9.5	-11.4	
ආනයන	121.6	79.1	6.6	-35.0	
මූල්‍ය	68.3	48.3	4.0	-29.3	
කොමිෂන් ආංශක	116.5	129.9	10.8	11.5	
කර්මාන්ත (ඇ)	122.7	120.6	10.1	-1.7	
සංඛ්‍යා	34.3	40.9	3.4	19.3	
නිවාස	170.4	167.8	14.0	-1.5	
පරිභෝගන	202.6	234.1	19.5	15.6	
සේවා	73.8	74.8	6.2	1.4	
අනෙකුත්	86.8	75.3	6.3	-13.2	
එකතුව	1,271.4	1,199.3	100.0	-5.7	

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව
 (ඇ) අක්වෙරල බංඩ ඒකක මගින් ලබාදුන් නෙය හා අන්තිකාරම් ඇතුළත් ය.
 (ඇ) අන්තිකාරම්වලට එකතු වෙළින් පවත්නා මූල්‍ය ඕරුණයන් හැර නෙය, අදිරි හා වට්ටින් කළ ඕල්පන් ඇතුළත් ය.
 (ඇ) සංයෝගිත
 (ඇ) ඉංජේනේරු සහ තොච්චාගිලි ව්‍යාපාර, කැණීම් සහ දේවර කර්මාන්ත සඳහා දෙන දේ අන්තිකාරම් ඇතුළත් වේ.

සියයට 22 කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගියේය. ප්‍රධාන වශයෙන්, කළුබදු මූල්‍යනය සඳහා දෙන දේ නෙය ප්‍රසාරණයෙහි වූ අඩුවීම හේතුවෙන් මූල්‍ය අංශය සඳහා දෙනු ලැබූ නෙය ද සියයට 29.3 ක් වැනි ඉහළ අගයකින් පහත වැටිනි. වසර තුළදී කර්මාන්ත සහ නිවාස යන අංශ වෙත ලබාදුන් නෙය ද සුළු වශයෙන් අඩු විය. එසේම, මූල්‍ය නෙය ලබාදීම් වලින් සියයට 19.5 ක් පමණ වන සහ නෙය ලබා ගැනීම් අතුරින් දෙවැනි ස්ථානයේ පවතින පරිභෝගන අරමුණු සඳහා වූ නෙය, සියයට 15.5 කින් වර්ධනය විය. පොදුගැලික අවශ්‍යතා සඳහා ලබාගත් නෙය, කළුපවත්නා පාරිභෝගික හාණියේ මිලදී ගැනීම් සඳහා ගත් නෙය මෙන්ම උකස් නෙය වලින් කොටසක් සහ නෙය කාඩ්පත් වලින් ලබාගත් නෙයවලින් මෙම අංශය සමන්විත වේ. විශේෂයෙන්ම වසර දෙවන හාගයේ සිට කෘෂිකාර්මික, සංචාරක සහ සේවා අංශයන්හි ක්‍රියාකාරකම්වල පැවති ඉහළ වර්ධනයට අනුරුදීව එම අංශය විසින් උපයෝගනය කරන දේ නෙයෙහි ද වර්ධනයන් දක්නට ලැබූණි.

රෝග ලබාදෙන දේ ගුද්ධ නෙය ප්‍රමාණය 2009 ජූලි දක්වා වර්ධනය වුවද, මූලිකටම මහ බැංකුව සඟ රෝගයේ සුරක්ෂා ප්‍රමාණයන්වලින් සැලකිය සුළු ප්‍රමාණයක් පියවීම හේතුවෙන් 2009 දෙවන හාගයේදී එම නෙය ප්‍රමාණය සැලකිය සුළු ලේස වෙත වැටිනි.

රෝග විසින් බැංකු අංශයෙන් ලබාගත් ගුද්ධ නෙය, 2008 දී වූ රුපියල් බිලයන 208.8 ක වැඩිවීමට සාපේක්ෂව 2009 දී රුපියල් බිලයන 56.5 කින් ඉහළ ගියේය. වාණිජ බැංකුවලින් ලබාගත් ගුද්ධ රාජ්‍ය නෙය, 2009 දී රුපියල් බිලයන 164.8 කින් ඉහළ ගියේය. මෙය මූලිකටම වාණිජ බැංකු සතු හාණීබාගාර බිල්පත් සහ හාණීබාගාර බැංකුම්කර රුපියල් බිලයන 152.3 කින් ඉහළයාමෙහි ප්‍රතිඵලය විය. කෙසේ වුවද, 2009 දී මහ බැංකුව විසින් සපයා තිබූ ගුද්ධ රාජ්‍ය නෙය, රුපියල් බිලයන 108.3 කින් සැලකිය සුළු ලේස අඩු වීමෙන් වාණිජ බැංකු වලින් ලබාගත්නා නෙය ඉහළ යාමෙන් වූ බලපෑම සමනය විය.

2009 දී රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් නෙය සැලකිය සුළු ලේස ඉහළ ගියේය. රාජ්‍ය සංස්ථා මගින් උපයෝගනය කරන ලද නෙය, 2008 අවසානයේ දී රුපියල් බිලයන 47 සිට 2009 දෙසැම්බර් වන විට රුපියල් බිලයන 73 දක්වා ඉහළ ගියේය. ලංකා බතිජතේල් නීතිගත සංස්ථාව විසින් අක්වෙරල බැංකු ඒකක වෙතින් ලබාගත් නෙය පියවීමත් සමග අක්වෙරල බැංකු ඒකක වෙතින් ලබාගත් නෙය පියවීමත් සමග අක්වෙරල බැංකු ඒකක වෙතින් වසර තුළදී ලබා දුන් නෙය, රුපියල් බිලයන 32 කින් අඩු වූ අතර, රාජ්‍ය සංස්ථාවලට ලබාදුන් මූල්‍ය නෙය ප්‍රමාණයෙහි වර්ධනයට දේශීය බැංකු ඒකක වෙතින් ලබාදුන් අයකන්වය රුපියල් බිලයන 58 ක් විය. කෙසේ වුවද, වසර දෙවන හාගයේදී ලංකා බතිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දේශීය බැංකු ඒකක වෙතින් ලබාගත් නෙය ප්‍රමාණය රුපියල් බිලයන 25 කින් ඉහළ ගියේය. මේ අතර ලංකා විදුලිබල මෙන්ඩල විසින් වාණිජ බැංකුවලින් ලබාගත්නා ලද නෙය ප්‍රමාණය රුපියල් බිලයන 9 කින් ඉහළ ගියේය. මේ අතර ලංකා පොගොල සමාගම විසින් ලබාගත් නෙය ප්‍රමාණය රුපියල් බිලයන 27 කින් ඉහළ ගියේය.

මූල්‍ය සම්ක්ෂණය

ඒකාබද්ධ පුළුල් මූල්‍ය සැපයුමෙහි (M_{2b}) පෙන්වුම් කරන දේ ප්‍රවණතාවය අනුකූලව මූල්‍ය සම්ක්ෂණය² මගින් මිනිනු ලෙන පුළුල් මූල්‍ය සැපයුමෙහි (M_4) වර්ධනය ද 2009 වසර තුළදී කුමයෙන් ඉහළ ගියේය. 2008 අවසානයේදී වාර්තා වූ සියයට 9.5 ක අඩු වර්ධනයට සාපේක්ෂව පුළුල් මූල්‍ය සැපයුමෙහි වාර්ෂික ලක්ෂාමය

2. මූල්‍ය සම්ක්ෂණය දුකිලකාව පිළිබඳ වඩාත් පුළුල් මිනුමක වන අතර, එමගින් බලපූලායි වාණිජ බැංකු හා පොගොල සමාගම ආවරණය කරන ලදයි.

යිරිය	මූල්‍ය සම්බන්ධතා හා තුවුදුන් සාධක					
	2008 අවසානයට (රු)	2009 අවසානයට (රු)	වෙනස		රුපිණ්ලේ බිජියන	
			ප්‍රමාණය	%	ප්‍රමාණය	%
මූල්‍ය සම්බන්ධතා (M_4)	1,918.7	2,280.0	166.4	9.5	361.3	18.8
තුවුදුන් සාධක						
ඇද්ධ විදේශීය වත්තම්	56.2	378.1	-148.5	-72.6	322.0	573.0
ඇද්ධ දේශීය වත්තම්	1,862.5	1,901.8	314.9	20.4	39.4	2.1
දේශීය ණය	2,429.4	2,513.9	334.8	16.0	84.5	3.5
රජයේ ඇද්ධ අය ගැනීම්	794.6	910.6	229.2	40.5	116.0	14.6
රාජ්‍ය සංස්ථාවලට දුන් අය	47.0	73.2	-2.2	-4.4	26.2	55.8
පොදුගලික අංශයට දුන් අය	1,587.8	1,530.1	107.7	7.3	-57.7	-3.6
ඇනෙකුත් අයිතම (ඇද්ධ)	- 566.9	-612.1	-19.8	-3.6	-45.1	-8.0

(අ) සංයෝගීක

(ආ) කාවකාලික

මූලය: ඡ්‍රී ලංකා මහ බැංකුව

වර්ධනය 2009 අවසානයේදී සියයට 18.8 දක්වා ඉහළ ගියේය. සමස්ත මුදල් සැපයුමෙහි වර්ධනයෙන් සියයට 89 කට පමණ ආයක වූ ගුද්ධ විදේශීය වත්තම්වල සැලකිය යුතු ඉහළ යැම මෙම වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතු විය. ගුද්ධ දේශීය වත්තම් පිළිබඳව සැලකීමේදී, 2009 දී පොදුගලික අංශයට දුන් අය අඛණ්ඩව පහත වැටුණු අතර, රජයේ ගුද්ධ අය ගැනීම් සහ රාජ්‍ය සංස්ථාවලට දුන් අය ඉහළ යන ලදී. 2008 අවසානයේදී වාර්තා වූ සියයට 7.3 ක වර්ධනයට සාම්ප්‍රේෂණ, 2009 අවසානයේදී පොදුගලික අංශයට දුන් අය සියයට 3.6 කින් අඩු විය. කෙසේ වුවද, 2009 දී බලපත්‍රලාභී විශේෂීත බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින් පොදුගලික අංශයට දුන් අය ප්‍රසාරණය විය. ඒ හේතුවෙන් මූල්‍ය සම්ක්ෂණයට අනුව පොදුගලික අංශයට දුන් අයෙහි අඩුවීම, M_{2b} හි පොදුගලික අංශයට දුන් අයෙහි අඩුවීමට වඩා පහත මට්ටමක පවතී. බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂීත බැංකුවල කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු 2009 දී වර්ධනය වූ අතර, ලියාපදිංචි මූල්‍ය සමාගම්හි තැන්පතු මෙම බැංකු වෙත විතැන්වීම සහ තැන්පතු එකරායි කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් රට හේතු විය. වසර ආරම්භයේදී ලියාපදිංචි මූල්‍ය සමාගම කිහිපයක් ද්‍රව්‍යීලතා පිශයන්ට මූහුණපැම හේතුවෙන් එම ආයතන වෙතින් තැන්පතු ඉවත් කරගැනීම පිළිබඳ කරමින් වසර මුදල මාස කිහිපය තුළ ලියාපදිංචි මූල්‍ය සමාගම්හි කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු පහත වැටිණි. කෙසේ වුවද, මහ බැංකුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස ලියාපදිංචි මූල්‍ය සමාගම කෙරෙහි වූ මහජන

විශ්වාසය නැවත ගොඩනැගීමත් සමග 2009 දෙවන භාගයේදී මෙම වාතාවරණය යහපත් තත්ත්වයකට පත් විය. වසර තුළදී ලියාපදිංචි මූල්‍ය සමාගම් සතු කෙටිකාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු සියයට 15 කින් වර්ධනය වුවද, එය 2008 හි වාර්තා වූ සියයට 30 දක්ම්වූ ඉහළ වර්ධනය හා සහඳුන විට සැලකිය යුතු අඩුවීමකි.

7.4 පොලී අනුපාතික

ඡ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමත් සමග සමස්ත වෙළෙඳපොල පොලී අනුපාතික ව්‍යුහය ක්‍රමයෙන් පහත වැටිණි. උද්ධමනයේ පහත යාමත්, උද්ධමනය සඳහා වූ යහපත් පෙරදක්මත් හේතුවෙන් මහ බැංකුවට සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීම ආරම්භ කිරීමට හැකි වූ අතර, එමගින් සමස්ත පොලී අනුපාතික ව්‍යුහයම පහතට ගෙන එමේ අවශ්‍යතාවය පිළිබඳව වෙළෙඳපොලට සංයුත් කරන ලදී. මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිඛිල් කිරීමට ප්‍රතිචාර දක්ම්වන් වෙළෙඳපොල විවිධ අංශයන්හි පොලී අනුපාතික කාල පමාවක් සහිතව වුවද පහත වැටිණි.

මුදල් වෙළෙඳපොල පොලී අනුපාතික

2009 වසර තුළ කෙටිකාලීන මුදල් වෙළෙඳපොල පොලී අනුපාතික අවම උච්චාවචනයන් සහිතව පහත මට්ටමක පැවතිණි. මහ බැංකුවෙහි පොලී අනුපාතික පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වයෙහි සඡ්‍යාලව වර්ධනය කරමින් 2009 මාර්තු මස අගවන විට බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය, මහ

7.6 සංඛ්‍යා සටහන

ଓଡ଼ିଆ ଲେଖକ ପାତ୍ର ଅନୁଭାବିକ

වාර්ෂික පොලිය සියලුව

ଶ୍ରୀଲୋକାନ୍ତ ଏବଂ ବ୍ୟାପକ ଏବଂ ବ୍ୟାପକ	ଶ୍ରୀଲୋକାନ୍ତ ଏବଂ ବ୍ୟାପକ	ଶ୍ରୀଲୋକାନ୍ତ ଏବଂ ବ୍ୟାପକ				
ପ୍ରକିଳିଦେଖିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ	ପ୍ରକିଳିଦେଖିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ	ପ୍ରକିଳିଦେଖିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ				
ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ	ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ	ଅନୁମତି ପାଇଲାଯିବାରେ ଅନୁମତି ପାଇଲାଯିବାରେ				
ଦେଣ୍ଡେ-07	10.50	11.98	24.99	15.40	21.75	15.69
ଦେଣ୍ଡେ-08	10.50	10.96	14.66	15.13	13.74	15.57
ମୁହଁ-09	10.25	-	11.21	12.18	11.29	12.24
ଜୁଲୀ-09	8.50	9.25	9.52	9.92	9.60	10.04
କୃଷ୍ଣ-09	8.00	8.48	9.30	9.48	9.40	9.62
ଦେଣ୍ଡେ-09	7.50	8.24	9.07	9.00	9.03	9.10

බැංකුවෙහි ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරේඩ්ව තුළට රැගෙන ඒමට හැකිවය. මූදල් වෙළෙඳපොල තුළ රුපියල් ද්‍රව්‍යීලනා හිතයක් පැවති 2009 ජනවාරි සිට මැයි අතර කාල පරිවශේදය තුළ බරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය සියලුට 9.58 - 15.54 අතර පුළුල් පරාසයක් තුළ පැවතිණි. කෙසේ නමුත්, 2009 ජුනි මස සිට මූදල් වෙළෙඳපොලෙහි අතිරික්ත රුපියල් ද්‍රව්‍යීලනාවයක් පැවති බැවින් පොලී අනුපාතික ඉහළ යාම කෙරෙහි වූ පිඩිනය අඩු විය. මේ අනුව, 2009 දෙවන හාය තුළ බරිත සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරේඩ්වේ මධ්‍යයට ආසන්නව බොහෝදුරට තනි අංකයක් ලෙස පැවතිණි. වසරේ දෙවන හාය වන විට අන්තර් බැංකු වෙළෙඳපොල තුළ වර්ධනය වූ ද්‍රව්‍යීලනා තන්ත්වය සමග අන්තර් බැංකු රුපියල් ගනුදෙනු සඳහා අර්ථය කරන පොලී අනුපාතිකයන්හි සාමාන්‍ය වන ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථය අනුපාතිකය ද තනි අංකයක් දක්වා පහත වැටුණි.

දේශීය වෙළඳපාල කුළ ඉව්‍යිලනා තන්ත්වය
වර්ධනය වීමත් සමග වසර කුළදී විවට වෙළඳපාල
වෙන්දේසි එලඟ අනුපාතික පහත වැටුණි. වසරේ
පළමු භාගය කුළ ප්‍රතිච්ඡාණුම වෙන්දේසි පැවතිය ද,
වසරේ දෙවන භාගයේදී වෙළඳපාල කුළ රැසියල්
ඉව්‍යිලනාව වැඩිවූ බැවින් එය අවශ්‍යෝගය කර ගැනීම
සඳහා කියාමාර්ග ගන්නා ලදී. වසරේ දෙවන භාගය
කුළ ප්‍රතිමිලදී ගැනුම වෙන්දේසි නැවත ඇරඹීමත්
සමග 2008 වසර අගදී සියයට 10.96 ක් වූ දෙනීක
විවට වෙළඳපාල ප්‍රතිමිලදී ගැනුම වෙන්දේසි
බරින සාමාන්‍ය එලඟ අනුපාතිකය 2009 වසර අගදී
කී ලංකා මහ බැංක ප්‍රතිමිලදී ගැනුම අනුපාතිකය


පහත වැට්මට සමගාමිව සියයට 8.24 දක්වා පහත වැටිණි. 2009 ඔක්තෝබර් මාසයේදී මහ බැංකු සූරුතම්පත් නිකත් කිරීම නැවත ඇරුම්ලත් සමග රුපියල් ද්‍රව්‍යිලතාවය දිගුකාලීන පදනම මත අවශ්‍යෙක්ෂණය කර ගැනීමේ අරමුණින් පරිණත කාලය දින 14 සිට දින 30 දක්වා වූ කාලීන වෙන්දේසි පවත්වන ලදී. මෙම නිකත් පැවති කාල පරිච්ඡේදය තුළ කාලීන වෙන්දේසින්හි බරිත සාමාන්‍ය එලඟ අනුපාතික සියයට 8.10 - 9.62 අතර පරාසයක පැවතිණි. 2009 නොවැම්බර් මාසයේදී වෙළෙඳපාල තුළ පැවති අතිරික්ත රුපියල් ද්‍රව්‍යිලතා තත්ත්වයට පිළියමක් ලෙස විදේශ විනිමය ඩුවමාරු ගිවිසුම් හඳුන්වා දෙන ලදී. එ.ජ.බොලර් විදේශ විනිමය ලෙස යොදා ගනිමින් 2009 වසරේදී පැවති විකණුම් - ගැනුම් විදේශ විනිමය ඩුවමාරු ගිවිසුම්හි මිල විනිමය ඩුවමාරු අංක (swap points) 0.36 - 0.53 අතර පරාසයක පැවතිණි.

ନାହିଁପଣ୍ଡ କହ ଶ୍ରୀ ହୋଲି ଅନୁଭାବିକ

ශ්‍රී ලංකා මහ බංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය
වෙනස්වීමට ප්‍රතිචාරයක් වශයෙන් කාල පමාවක්
සහිතව වුවද බැංකු පොලී අනුපාතික අඩවිමක්
පෙන්නුම් කරන ලදී. වාණිජ බංකුවල බරිත සාමාන්‍ය
තැන්පතු අනුපාතිකය 2009 වසර අග වන විට පදනම්
අංක 362 කින් සියලු 8.01 දක්වා පහත වැටුණු අතර,
බරිත සාමාන්‍ය ස්ථීර තැන්පතු අනුපාතිකය 2009 වසර
අගවන විට වඩා වැඩි පරතරයකින්, එනම් පදනම් අංක
600 කින් පමණ, සියලු 10.91 දක්වා පහත වැටුණි.

7.8 ରେଣ୍ଡ
ଜାତିକାନ୍ତ

වෙළඳපොදු පොලි සංඝාත්‍යිකවල වෙනස්වීම්



— දින 91 හාන්ස්බාගාර බිල්පත
ඩීලඟ අනුපාතිකය

මාසික බරිත සාමාන්‍ය ප්‍රමුඛ ජ්‍යය පොලී අනුපාතිකය

බරිත සාමාන්‍ය ස්ථීර කැන්පනු අනුපාතිකය

ବରିତ ସ୍ଥାନକୁ କୈନ୍ତପତ୍ର
ଅନୁପାନିକଯ

ඇ.7 සංඛ්‍යා සටහන	තැන්පතු සහ ණය පොලී අනුපාතික (අ)		
	වර්තන පෙළේ සියලුව		
ආයතනය	2008	2009	අවසානයට
වාණිජ බැංකු			
තැන්පතු පොලී අනුපාතික			
එක අවුරුදු ස්ථිර තැන්පතු	8.50-20.25	7.25-19.00	
දැනි නිරිමි තැන්පතු	3.0-16.50	1.50-10.50	
බරින සාමාන්‍ය තැන්පතු අනුපාතිකය	11.63	8.01	
බරින සාමාන්‍ය ස්ථිර තැන්පතු අනුපාතිකය	16.89	10.91	
නෙ පොලී අනුපාතික			
බරින සාමාන්‍ය ප්‍රමාණ මෙය අනුපාතිකය	19.17	11.12	
බරින සාමාන්‍ය මෙය අනුපාතිකය	20.17	17.41	
අනෙකුත් මූල්‍ය ආයතන			
තැන්පතු පොලී අනුපාතික			
ජාතික ඉතිරි කිරීමේ බැංකුව			
ඉතිරි කිරීමේ තැන්පතු	5.00	5.00	
එක අවුරුදු ස්ථිර තැන්පතු	15.00	9.50	
රාජ උක්ස හා ආයතන බැංකුව			
එක අවුරුදු ස්ථිර තැන්පතු	20.00	10.00	
චි.එශ.ඩී.ඩී. බැංකුව			
එක අවුරුදු ස්ථිර තැන්පතු	18.00	9.50	
නෙ පොලී අනුපාතික			
ජාතික ඉතිරිකිරීමේ බැංකුව (අ)	19.00-20.00	12.00-15.00	
රාජ උක්ස හා ආයතන බැංකුව (අ)	23.00-24.00	16.50-20.00	
චි.එශ.ඩී.ඩී. බැංකුව	22.50-23.00	14.00-16.00	
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (අ)	11.00	11.00	
(අ) වාණිජ බැංකු සහ තෝරාගත් අනෙකුත් මූල්‍ය ආයතන විසින් සපයන ලද පොලී අනුපාතික මත පදනම් වේ.	මූල්‍ය: ශ්‍රී ලංකා මහ බැංකුව		
(ආ) නිවාස මෙය පමණි.			

අඩු මෙය පරිමාව වැඩිවීම මෙය පොලී අනුපාතික අඩුවීම අයදේරෙයවත් කළද, ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීම සහ අරමුදල් පිරිවැය අඩුවීම සමග මෙය පොලී අනුපාතික ද පහත වැට්ටිණි. 2009 ඔක්තොක්ස් මාසයේදී රජය විසින් රාජ්‍ය බැංකු වෙත ඔවුන්ගේ මෙය පොලී අනුපාතික අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම් සමග වෙළෙඳපොල පොලී අනුපාතිකවල තවදුරටත් පහත බැසිමක් දක්නට ලැබුණි. වාණිජ බැංකු විසින් තම ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට මෙය ලබා දීමේදී අය කරන පොලී අනුපාතිකය වන බරින සාමාන්‍ය ප්‍රමුඛ මෙය අනුපාතිකයයි පදනම් අංක 800 කට අධික ප්‍රමාණයකින් 2009 දෙසැම්බර් මස වනවිට සියයට 11.12 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. රජයට දෙන ලද මෙය හැර වාණිජ බැංකුවල සමස්ත මෙය කළඹීම ඇතුළත් වන බරින සාමාන්‍ය මෙය අනුපාතිකය, 2009 අවසන් කාර්තුව තුළදී සැලකිය යුතු අඩුවීමක් දක්වීම් වසර තුළදී පදනම් අංක 272 කින් සියයට 17.41 දක්වා ක්‍රමයෙන් අඩු විය. මෙය ගැනීමේ පිරිවැය අඩුකර පොලීගැනීම අංය මෙය වෙත මෙය ලබාදීම දෙරෙයවත් කිරීම උදෙසා මහ බැංකුව දරන උත්සාහය පිළිබැඳු

කරමින් දිගුකාලීන මෙය දෙන ආයතන විසින් අයකරනු ලබන පොලී අනුපාතිකයි සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. වාණිජ බැංකු විසින් මෙය කාච්පත් මගින් ගෙවීමට ඇති නිග මුදල් සඳහා අයකරනු ලබන දැන්වීන පොලී අනුපාතිකය, 2009 වසරදී සියයට 33.6-48.0 ක පරාසයේ පැවතියද, 2010 ජනවාරි මාසයේදී එම දැන්වීන පොලී අනුපාතිකය අඩු කරන ලදී. මේ අතර, සියලු වාණිජ බැංකුවල 2009 වසර පැවති තැන්පතු අනුපාතික උපයෝගී කරගනීම් ගණනය කරනු ලැබූ 2010 වසර සඳහා වූ නෙතික පොලී අනුපාතිකය සහ වෙළෙඳපොල පොලී අනුපාතිකය, වසර ආරම්භයේදී පැවති ඉහළ පොලී අනුපාතික පිළිබැඳු කරමින්, සියයට 11.33 ක මට්ටමේ පැවති අතර, එය 2009 වසර සඳහා පැවති අනුපාතිකයට බොහෝදුරට මාසන්න විය.

විදේශ විනිමය තැන්පතු සඳහා වාණිජ බැංකු විසින් ගෙවනු ලබන පොලී අනුපාතික, දියුණු අර්ථීකයන්හි පහළ පොලී අනුපාතික පරිසරය පිළිබැඳු කරමින් අඩු මට්ටමක පැවතිණි. එ.ජ.ඩොලර් වලින් පවත්වාගෙන යනු ලබන ඉතිරි කිරීමේ තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතික 2008 වසර පැවති සියයට 0.2 - 3.9 පරාසය හා සසඳන කළ සියයට 0.1 - 2.3 ක පරාසයක පැවති අතර, එම කාලීන තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතික 2008 වසර පැවති සියයට 1.1 - 6.0 ක පරාසය හා සසඳන කළ සියයට 0.2 - 5.6 පරාසයේ පැවතිණි.


රජයේ සුරක්ෂිත මත එලඟා අනුපාතික

රජයේ සුරක්ෂිත මත එලඟාපොල, මහ බැංකුවහි ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස්වීමට ඉතා ඉක්මණ් ප්‍රතිචාර දැක්වීය. 2009 වසර තුළදී ප්‍රාථමික වෙළෙඳපොලහි භාණ්ඩාගාර බිල්පත් මත එලඟා අනුපාතික තියුණු ලෙස පහත වැට්ටිණි. පරිණත කාල පරාස තුනෙහිම භාණ්ඩාගාර බිල්පත් වල එලඟා අනුපාතික, 2009 දෙසැම්බර් මාසයේදී මද වශයෙන් ඉහළ ගියද, 2009 නොවැම්බර් මස තුළදී දින 91 ක පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බිල්පත්හි එලඟා අනුපාතිකය, ප්‍රතිමැලදී ගැනුම අනුපාතිකයටත් වඩා අඩු මට්ටමකට පහළයාම නිවැරදි වීමක් ලෙස දැකිය හැක.

7.8 සංඛ්‍යා සටහන		රජයේ සුරක්ෂිත එලඟ අනුපාතික	
	වාර්තාව පොලය සියලු	2008	2009
	දෙසැම්බර් අවසානයට	දෙසැම්බර් අවසානයට	දෙසැම්බර් අවසානයට
ප්‍රාථමික වෙළෙඳපොල			
භාණ්ඩාගාර බැඳුම්කර			
වර්ෂ 2	20.53	9.55	
වර්ෂ 3	20.34	12.83 (අ)	
වර්ෂ 4	19.60	9.78	
රුපියල් ණය	18.40	14.00	
ද්‍රව්‍යීකික වෙළෙඳපොල			
භාණ්ඩාගාර බැඳුම්කර			
දින 91	-	7.78	
දින 182	18.36	8.78	
දින 364	19.03	9.58	
භාණ්ඩාගාර බැඳුම්කර			
වර්ෂ 2	21.06	10.00	
වර්ෂ 3	-	10.88	
වර්ෂ 4	-	11.08	
(අ) වර්ෂ 3 ක පරිණත කාලයක්න් යුතු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන අවසාන පෙනෙන්දියිය පවත්වන දේදේ 2009 දින මෙයිද.		මූල්‍ය: ශ්‍රී ලංකා මහ බැංකුව	

ආයෝජන වාතාවරණයේ සිදු වූ සැලකිය යුතු වර්ධනය පිළිබඳ කරමින් දිගුකාලීන පරිණත කාලයක් සහිත රජයේ සුරක්ෂිත එලඟ අනුපාතික ද පහළ යාමේ ප්‍රවණතාවයක් පිළිබඳ කරන ලදී. වසර 1 තුළුදී භාණ්ඩාගාර බැඳුම්කර එලඟ අනුපාතික සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ අතර, එමගින් දිගුකාලීන බැඳුම්කර නිකුත් කිරීමට ඉඩ සැලසිණි. වසර 2 ක පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර එලඟ අනුපාතික, 2008 අග පැවති සියලු 20.53 සිට 2009 අග වන විට සියලු 9.55 ක් වූ තනි අගයක් කරා පහත වැටුණු අතර, අනෙක් පරිණත කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර ද මේ හා සමාන ප්‍රවණතාවක් පෙන්වුම් කරන ලදී.

වසර 1 තුළුදී රජයේ සුරක්ෂිත සඳහා ද්‍රව්‍යීකික වෙළෙඳපොලෙහි එලඟ ව්‍යුහ පහත බසින ලද අතර, එය දිගුකාලීන පරිණත කාල දක්වා පැතිරිණි. උද්ධමනය සඳහා වූ යහපත් පෙර දැක්ම මගින් වර්ධනය වූ වෙළෙඳපොල විශ්වාසනීයන්වය මෙන්ම වඩා යහපත් සර්ව ආර්ථික පරිසරය, වසර 1 තුළු එලඟ ව්‍යුහ පහතට විතැන් වීම තුළින් පිළිබඳ විය. 2008 අවසානය වන විට වසර 2-3 ක පරිණත කාලයක් සහිත බැඳුම්කර



වලට පමණක් සිමා වූ ප්‍රාථමික වෙළෙඳපොල තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුන්, 2009 වන විට පරිණත කාලය වසර 10ක් වන බැඳුම්කර දක්වා පැතිරෙමින් එලඟ ව්‍යුහ දීර්ශ විය. 2008 අවසානය වන විට පැවති වසර 2 ක පමණ පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර හා සසදන විට, 2009 අවසානය වන විට වඩා අඩු එලඟ අනුපාතික මෙන්ම වසර 5 ක් වැනි දිගුකාලීන පරිණත කාලයක් දක්වා වූ බැඳුම්කර පැවතිණි.

සාංගමික ණය සුරක්ෂිත එලඟ අනුපාතික

සාංගමික ණය සුරක්ෂිත සඳහා අදාළ පොලී අනුපාතිකයි වසර දෙවන භාගය තුළ පහත වැටිණි. වසර පුරා නිකුත් කරන ලද මාස 3 කට වඩා අඩු පරිණත කාලයක් සහිත වාණිජ පත්‍රිකා වලට අදාළ පොලී අනුපාතික, සමස්ත වෙළෙඳපොල පොලී අනුපාතික සහ සමාන ප්‍රවණතාවයක් දක්වීම් පහත වැටිණි. වාණිජ පත්‍රිකා මත පොලී අනුපාතික, 2008 වසර පැවති සියලු 18.25 - 27.00 ක පරාසය හා සසදන කළ 2009 වසර පැවති සියලු 9.52 - 28.00 ක පුළුල් පරාසයක පැවතිණි.

7.5 අනාගත ව්‍යුහනයන්, අනියෝග සහ ඉදිරි දැක්ම

ගෝලිය ආර්ථික ව්‍යුහනය සහ තත්ත්වයට පත්වීම සහ භාණ්ඩ මිල ගණන් ඉහළ යැම් සඳහා පවතින පිඩිනය හේතුවෙන් උද්ධමනාත්මක පිඩින ගොඩනැගීම් පවතී. ඇතැම් රටවල ඉහළ නගීම්න්

පවතින උද්ධමනය හේතුවෙන් ගෝලීය මූල්‍ය සහ ආර්ථික අර්බුදය උච්චාවස්ථාවට පත් මොජොන් අනුගමනය කරන ලද ලිජිල් මුදල් ප්‍රතිපත්තිවලින් ඉවත්ව දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයකට යොමුවේම සඳහා මුදල් අධිකාරීන් මත කිසියම් බලපෑමක් ඇති වෙමින් තිබේ. දේශීය ආර්ථිකය යටු තත්ත්වයට පත්වීම, උතුරු හා නැගෙනහිර පළාත්වල ගිසු ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම ජාත්‍යන්තර හාන්ත් මිල ගණන්, විශේෂයෙන් බොරතෙල් මිල ගණන්, ඉහළ යැම යනාදිය හේතුවෙන් 2010 වසර තුළ දී දේශීය වශයෙන් උද්ධමනාත්මක පිඩින ඇති වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුවද, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ඉහළ කාමිකාර්මික තිෂ්පාදනය හේතුවෙන් සැපයුම් පාර්ශ්වයේ සිදුවන වර්ධනයන් මෙන්ම නිසි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති තුළින් දේශීය වෙළඳපාලෙහි උද්ධමනාත්මක පිඩින මැඩ පැවත්වෙනු ඇත.

උද්ධමනය හිතකර මට්ටමක පවත්වා ගන්නා අතරතුර ආර්ථිකය ඉහළ වර්ධන තලයක පවත්වා ගැනීමේ අරමුණු සහිතව, මැදිකාලින සාර්ථක ආර්ථික රාමුවක් යටතේ 2010 සඳහා වන මුදල් වැඩසටහන සකස් කොට ඇති. මුදල් සමස්තයන්, නාමික දළ දේශීය තිෂ්පාදනයෙහි අපේක්ෂිත වර්ධනයට අනුරූපී අයතින් වර්ධනය වනු ඇතැයි ප්‍රතෝක්ථානය කර ඇති අතර, ආර්ථිකයේ සුම්මත ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලියීම සඳහා එය ප්‍රමාණවත් වනු ඇති. එමෙන්ම, දේශීය ආර්ථිකය යටු තත්ත්වයට පත්වීමට අවශ්‍ය පසුවීම සකසමින් පොදුගලික අංශය විසින් ලබා ගැනීම් නැති අවස්ථාවන්හිදී වෘත්ත වත්කම් ලේඛනයක් ඇති කිරීම තුළින් ඇප ලෙස වංච්‍ය වත්කම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලැසෙනු ඇති. තවද, මුල්‍ය ආයතන වෙතින් ඔය ලබා ගැනීමට පොදුගලික අංශයට ඇති අවකාශ වර්ධනය කිරීම සඳහා ගැටුව්වලට මූහුණ පා ඇති ආයතන සම්බන්ධව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් ඇති කිරීම සහ කාර්යක්ෂමව ආයතන ඇවර කිරීමේ ක්‍රියාමාර්ග වර්ධනය කිරීමද අවශ්‍ය වේ.

මුදල් ප්‍රතිපත්ති රාමුව ගක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2010 වසරේ දී ද අඛණ්ඩව කටයුතු කරනු ඇති. ආර්ථිකයේ යටිඳුරි උද්ධමන පිඩින නිසි පරිදි භදුනා ගැනීමේ අරමුණු ඇතිව 2010 දී තව මූලික උද්ධමන මිනුමත් භදුන්වාදීමට අපේක්ෂිතය. මෙම මූලික උද්ධමන මිනුම ගණනය කොට ඇතින් “නැවුම් ආභාර, සහල්, පොල්, බලශක්ති සහ ප්‍රවාහන” යන අයිතම මතුපිට උද්ධමනයෙන් බැහැර කිරීමෙනි. මෙම තව මිනුම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ඇති අතර, කොළඹ පාරිභෝගික මිල ද්රැගකය සංශේධනය කිරීමත් සමඟ 2010 වසරේ සිට එය ප්‍රසිද්ධ කෙරෙනු ඇති. රීට අමතරව, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අපේක්ෂිත උද්ධමනය ගණනය කිරීමේ සහ තක්සේරු කිරීමේ වැදගත්කම සලකා 2010 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමන අපේක්ෂා පිළිබඳ සම්ක්ෂණ

අනුපාතික පරිසරය විසින් පහසුකම් සලසනු ඇතැයි අපේක්ෂා කෙරේ. අඩු පොලී අනුපාතික පැවතිය ද, ඔය සඳහා පවතින අඩු ඉල්ලුම සහ ඔය ලබා දීමේ දී මුල්‍ය ආයතන විසින් අනුගමනය කරන සුපරීක්ෂාකාරී පිළිවෙත හේතුවෙන් පොදුගලික අංශය වෙත සැපයෙන ඔය ප්‍රමාණය අඩු මට්ටමක පවතී. මෙම තත්ත්වය තුළ, දැනට පවතින අඩු පොලී අනුපාතික පරිසරයෙහි ප්‍රතිලාභ ලබමින් අලුත් සහ එලඳුකී ආර්ථික ක්‍රියාකාරකම්වල නියැලීමට ආර්ථිකයේ පවත්නා මුල්‍ය සම්පත් උපයෝගනය කිරීම සඳහා පොදුගලික අංශය දීමන් කෙරේ. ඒ අතරම, ඔයවල ගැනීමක බව රෙගන්නා අතරතුර සාධාරණ පොලී අනුපාතික යටතේ මුල්‍ය සම්පත් ලබා ගැනීම සඳහා අවකාශ සලසමින් මුල්‍ය ආයතන විසින් ද පොදුගලික අංශය යටු තත්ත්වයට පත්කිරීම සඳහා අවස්ථා පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂිතය. පොදුගලික අංශයට සපයනු ලබන ඔය ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා ඔය ලබා දීමට ආධාර කරන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ ඔය දීමටමින් විශාල ප්‍රමාණයක් නිශ්චිතව දේපල ඇප ලෙස තබා ගනීමින් සිදු කරනු ලබයි. කෙසේ වුවද, මෙවන් ඇප තොමැති අවස්ථාවන්හිදී වෘත්ත වත්කම් ලේඛනයක් ඇති කිරීම තුළින් ඇප ලෙස වංච්‍ය වත්කම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලැසෙනු ඇති. තවද, මුල්‍ය ආයතන වෙතින් ඔය ලබා ගැනීමට පොදුගලික අංශයට ඇති අවකාශ වර්ධනය කිරීම සඳහා ගැටුව්වලට මූහුණ පා ඇති ආයතන සම්බන්ධව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් ඇති කිරීම සහ කාර්යක්ෂමව ආයතන ඇවර කිරීමේ ක්‍රියාමාර්ග වර්ධනය කිරීමද අවශ්‍ය වේ.

මුදල් ප්‍රතිපත්ති රාමුව ගක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2010 වසරේ දී ද අඛණ්ඩව කටයුතු කරනු ඇති. ආර්ථිකයේ යටිඳුරි උද්ධමන පිඩින නිසි පරිදි භදුනා ගැනීමේ අරමුණු ඇතිව 2010 දී තව මූලික උද්ධමන මිනුමත් භදුන්වාදීමට අපේක්ෂිතය. මෙම මූලික උද්ධමන මිනුම ගණනය කොට ඇතින් “නැවුම් ආභාර, සහල්, පොල්, බලශක්ති සහ ප්‍රවාහන” යන අයිතම මතුපිට උද්ධමනයෙන් බැහැර කිරීමෙනි. මෙම තව මිනුම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ඇති අතර, කොළඹ පාරිභෝගික මිල ද්රැගකය සංශේධනය කිරීමත් සමඟ 2010 වසරේ සිට එය ප්‍රසිද්ධ කෙරෙනු ඇති. රීට අමතරව, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අපේක්ෂිත උද්ධමනය ගණනය කිරීමේ සහ තක්සේරු කිරීමේ වැදගත්කම සලකා 2010 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමන අපේක්ෂා පිළිබඳ සම්ක්ෂණ

අඛණ්ඩව සිදු කරනු ඇති අතර, සමික්ෂණ ක්‍රමවේදය වැඩි දියුණු කිරීමටත්, ආවරණය පූජල් කිරීමටත් කටයුතු කරනු ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරමුණු සහ මහජනතාවගේ අපේක්ෂා අතර අනුරුද්‍යීතාවයක් පවත්වා ගැනීමේ දී සන්නිවේදනය වැදගත් තුමිකාවක් ඉටු කරන හෙයින් සිය මුදල් ප්‍රතිපත්ති සන්නිවේදන උපායමාර්ග තව දුරටත් ගක්තිමත් කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.

සඡල මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණයක් සඳහා අක්‍රුවා සාධකයක් වන මුදා පද්ධතිය ගක්තිමත් කිරීම සඳහා මහ බැංකුව අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත. ගෝලීය මුදා අර්බුදයේ අත්දැකීම්වලින්

පෙන්වා දෙනු ලබන්නේ මුදා සහ ප්‍රාග්ධන වෙළඳපාලවල සිදුවන සංවර්ධනයන් නොතකා හරිමින් මුදල් ප්‍රතිපත්තිය පුදෙකලාව ක්‍රියාත්මක කළ නොහැකි බවයි. මිල හා ආර්ථික ස්ථායිතාව පමණක් නොව මුදා පද්ධති ස්ථායිතාව ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී සැලකිය යුතු වේ. ඒ අනුව, අනාගතයේදී මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සාර්ථක ආර්ථික විවෘතා පමණක් නොව, මුදා පද්ධතිවල යහපත් තත්ත්වය හා ස්ථායිතාව ද මතිනු ලබන සාර්ථක විවක්ෂණ දරුණු රසක් පිළිබඳව ද අවධානය ගොමු කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.